

අඩි කනා කරමු - ගිලන් සින් ජයගත්ම

සහන සන්කාර සේවාවේ මූලික සන්නිවේදන කුසලතා
වර්ධනය කිරීම
සෞඛ්‍ය කාර්යමන්බලය සඳහා නිම වූ මාර්ගෝපදේශය



ජාතික පිළිකා මරුදුන වැඩසටහන
සෞඛ්‍ය අමාත්‍යාංශය



අභි කතා කරමු - ගිලන් සිත් ජයගත්ම

සහන සන්කාර සේවාවේ මූලික සන්නිවේදන ක්‍රියාවාසික
වර්ධනය කිරීම
සෞඛ්‍ය කාර්යමණ්ඩලය සඳහා නිම වූ මාර්ගෝපදේශය



ජාතික පිළිකා මරුදාන වැඩසටහන
සෞඛ්‍ය අමාත්‍යාංශය



පළමු මූල්‍ය - 2023
ISBN 978-624-5719-60-0

ජාතික පිළිකා මරුදාන වැඩසටහන
සෞඛ්‍ය අමාත්‍යාංශය
නො: ۵۵/۵, ආල්වීරේගල මාවත,
නාරාජේන්පිට
කොළඹ ۰۵
දුරකථන අංක 011-2 368 627
විද්‍යුත් තැපෑල nccpsl@yahoo.com

බෝ නොවන රෝග පිළිබඳ නියෝජන අධ්‍යක්ෂ ජනරාල්තුම්යගේ පණිචිතය

වියපත් ජනගහනයේ වැඩිවීම සහ බෝ නොවන රෝග ව්‍යාප්තියේ වැඩිවීමත් සමගම ප්‍රවිතයට තර්ජනයක් විය හැකි රෝගාබාධ වලින් පීඩා විදින රෝගීන් සඳහා සහන සත්කාර සේවය ලබාදීමේ අවශ්‍යතාවය වැඩිවෙමින් පවතී. 2014 වර්ෂයේදී පවත්වන මද ලේක සෞඛ්‍ය සංවිධාන සැකිවාරයේදී සහන සත්කාර සේවය සෞඛ්‍ය සේවාවේ අත්සවශ්‍ය අංගයක් මෙස හඳුනාගෙන ඇති අතර ශ්‍රී ලංකාවේ සහන සත්කාර සේවය ප්‍රවර්ධනය කිරීම සඳහා වන ජාතික උපායමාර්ගික ක්‍රියාරාමුව(2019-2023) මගින් ප්‍රවිතයට තර්ජනයක් වියහැකි රෝගාබාධවලින් පසුවන රෝගීන්ට සහන සත්කාර සේවාව ලබාදීමේ ප්‍රධාන මූලෝපායයක් මෙස පවුලේ සමාජයන්, රෝගීන් රැකිබලාගන්නන් මෙන්ම මහජනය සවිබල ගැන්වීම හඳුනාගෙන ඇත.

මෙහිදී ගුණාත්මක සහන සත්කාර සේවාවක් රෝගීන්ට මෙන්ම එම පවුල්වල සාමාජිකයන්ටද ලබාදීම සඳහා යහපත් සන්නිවේදන ක්‍රියාවලියක් අත්සවශ්‍ය වෙයි. විඛැවීන් සහන සත්කාර සේවාව ලබාදීමේදී සෞඛ්‍ය කාර්යමන්ධිලය තුළ මූලික සන්නිවේදන කුසලතා වර්ධනය කිරීමේ අරමුණින් සෞඛ්‍ය සේවකයන් දැනුවත් කිරීම සඳහා මෙම මාර්ගෝපදේශය ප්‍රයෝගනවත් වන අතර මේ සඳහා නායකත්වය ගෙන කටයුතු කරන ජාතික පිළිකා මරුදාන වැඩසටහනට සහ තාක්ෂණික සහයෝගය දැක්වූ විද්‍යාත්මක මණ්ඩලයටත්, මේ සඳහා සහයෝගය දැක්වූ ලේක සෞඛ්‍ය සංවිධානයටත් මාගේ ස්තූතිය පළකරනු කැමැත්තෙමි.

විශේෂයෙන් වෙළුන ව්‍යුහ ව්‍යුහ ව්‍යුහ ව්‍යුහ
නියෝජන අධ්‍යක්ෂ ජනරාල් (බෝ නොවන රෝග)
සෞඛ්‍ය අමාත්‍යාංශය

ජාතික පිළිකා මරුදාන වැඩසටහනේ අධ්‍යක්ෂතුම්යගේ පණිවීඩිය

ශ්‍රී ලංකාව තුළ බෝ නොවන රෝගවල ව්‍යාප්තියත් සමඟ පිළිතයට තර්ජනයක් විය හැකි රෝග වලින් පීඩා විදින රෝගීන් සංඛ්‍යාවේ ඉහළ යාමක් දක්නට ලැබේයි. විභැවින් මෙවන් රෝගීන් නිවැරදිව රැකබලාගැනීම සහ ව්‍යුත් රෝගීය ආශ්‍යාලි පවුලේ සාමාජිකයන් මූහුණදෙන කායික, මානසික, සමාජයේ සහ අධ්‍යාත්මික ගැටවු වලට සහනයක් ලබාදීම සෞඛ්‍ය දේශකයන් වන අපගේ යුතුකමක් මෙන්ම වගකීමක්ද වේයි.

ශ්‍රී ලංකා ජාතික සෞඛ්‍ය ප්‍රතිපත්තිය (2016-2025) සහ ශ්‍රී ලංකාවේ සහන සත්කාර සේවාව ප්‍රවර්ධනය කිරීම සඳහා වන ජාතික උපායමාර්ගික ක්‍රියාරාමුව (2019-2023) මගින්ද මෙවන් රෝගීන් සහ රැකබලාගැන්නන් සඳහා සහන සත්කාර සේවාව ලබාදීමේ වැදගත්කම දක්වා ඇත.

රෝගීයාගේ කායික, මානසික, අධ්‍යාත්මික සහ සමාජයේ තත්ත්වය පිළිබඳ නිවැරදි තක්සේරුවක් කිරීම සඳහා රෝගීය සහ පවුලේ සාමාජිකයන් සමඟ එලදායී සන්නිවේදනයක යෙදීම අත්‍යවශ්‍ය වේයි.

එලදායී සන්නිවේදනයක යෙදීමේදී අපහසුකම් ඇතිවිය හැකි නමුත් ඒවා අවබෝධ කරගෙන ඒ සඳහා කටයුතු කළ යුතු බැවින් සහන සත්කාර සේවාවේ මූලික සන්නිවේදන කුසලතා වර්ධනය කිරීම සඳහා සෞඛ්‍ය කාර්යමන්ඩලය දැනුවත් කිරීමේ මාර්ගෝපදේශකයක් ලෙස මෙය නිර්මාණය කර ඇත. මේ සඳහා මූලිකත්වය ගෙන කටයුතු කළ ජාතික පිළිකා මරුදාන වැඩසටහනේ සහන සත්කාර ඒකකයේ කාර්යමන්ඩලයට සහ තාක්ෂණික සහයෝගය දක්වා විද්‍යාත් මන්ඩලයට මාගේ කෘතයුතාවය හිමිවේයි.

**විශේෂයු වෙළුළ ඉජානී ප්‍රතාන්දු
අධ්‍යක්ෂ
ජාතික පිළිකා මරුදාන වැඩසටහන**

සම්පත් දායකත්වය

1. විශේෂයෙන් වෛද්‍ය ඉජාහි පුනාත්දු, අධ්‍යක්ෂ, ජාතික පිළිකා මරුදුන වැඩසටහන
2. පුජා විශේෂයෙන් වෛද්‍ය ඉරෝෂා නිලධීර, ජාතික පිළිකා මරුදුන වැඩසටහන
3. පුජා විශේෂයෙන් වෛද්‍ය සුරාත් පෙරේරා, ජාතික පිළිකා මරුදුන වැඩසටහන
4. පිළිකා රෝග පිළිබඳ විශේෂයෙන් වෛද්‍ය සුජ්වා වීරසිංහ, අපේක්ෂා රෝහල, මහරගම
5. පිළිකා රෝග පිළිබඳ විශේෂයෙන් වෛද්‍ය තුඡාර හපුජාරවීවි, අපේක්ෂා රෝහල,
මහරගම
6. මානසික රෝග පිළිබඳ විශේෂයෙන් වෛද්‍ය පුහ්පතමාර කඹපොලජාරවීවි, අපේක්ෂා
රෝහල, මහරගම
7. කායික රෝග පිළිබඳ විශේෂයෙන් වෛද්‍ය උදයාගතී රාමදාස, පේෂණ්ධ කරීකාවාරය,
වෛද්‍ය පීධය, සබරගමුව විශ්වවිද්‍යාලය
8. මහාවාර්ය මාපා නිලකරත්න, ජනසන්නිවේදනය පිළිබඳ විශ්වාමික මහාවාර්ය, කැපෙනිය
විශ්ව විද්‍යාලය
9. ආචාර්ය අනුලා රත්නායක, පේෂණ්ධ කරීකාවාරය, මනේ වෛද්‍ය දෙපාර්තමේන්තුව,
වෛද්‍ය පීධය, කොළඹ විශ්ව විද්‍යාලය
10. වෛද්‍ය සුමේධ ඇශානරත්න, පේෂණ්ධ ලේඛකාධිකාර, ජාතික පිළිකා මරුදුන වැඩසටහන
11. වෛද්‍ය තුසිත කහදුව, වෛද්‍ය නිලධාරී, ජාතික පිළිකා මරුදුන වැඩසටහන
12. වෛද්‍ය සඳ්ධරීම වීරකේත්, ලේඛකාධිකාර, ජාතික පිළිකා මරුදුන වැඩසටහන
13. වෛද්‍ය පී.කේ. මුතුකුමාරත්න, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී, මහරගම
14. වෛද්‍ය ලසන්ත විපේශ්කර, පවුල් සෞඛ්‍ය කාර්යාලය, සෞඛ්‍ය අමාත්‍යාංශය
15. වෛද්‍ය ඉන්දීවර මූත්‍රජාරවීවි, සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාලය, සෞඛ්‍ය අමාත්‍යාංශය
16. වෛද්‍ය විතුරිකා ජයමාණී, වෛද්‍ය නිලධාරීනි, ජාතික පිළිකා මරුදුන වැඩසටහන
17. වෛද්‍ය බාරණී රාජේන්ද්‍ර, ලේඛකාධිකාර, ජාතික පිළිකා මරුදුන වැඩසටහන
18. බ්.ව්‍ය.ම්.ඩ්.සී. බන්නෑහැක මිය, විශේෂ ශේෂීයෝ හෙද නිලධාරීනි, ජාතික සෞඛ්‍ය විද්‍යා
ආයතනය, කළුතර

සංස්කරණය සහ සැකකීම

1. වෛද්‍ය ග්‍රිජ්‍යා නවරත්න, පේෂණ්ධ ලේඛකාධිකාර, ජාතික පිළිකා මරුදුන වැඩසටහන
2. වෛද්‍ය රුවේරා ඒකනායක, වෛද්‍ය නිලධාරීනි, ජාතික පිළිකා මරුදුන වැඩසටහන
3. වෛද්‍ය කේ.සී. ප්‍රියාගතී සිල්වා, වෛද්‍ය නිලධාරීනි, ජාතික පිළිකා මරුදුන වැඩසටහන
4. වෛද්‍ය උඩානී ගිල්පේස්වරගේ, වෛද්‍ය නිලධාරීනි, ජාතික පිළිකා මරුදුන වැඩසටහන

මෙම මාරුගෝපදේශයේ අරමුණ

1. සහන සත්කාර සේවාව සඳහා අවශ්‍ය සන්නිවේදනය පිළිබඳව පූජ්‍ය අවබෝධයක් ලබා ගැනීම
2. සන්නිවේදනයේ මූලික සංකල්ප අවබෝධ කර ගැනීම
3. සහන සත්කාරලාභී රෝගීන් සහ රැකබලාගත්තන් හට සේවාවන් සැපයීමේදී අවශ්‍යවන සන්නිවේදන ක්‍රමෝපායයන් පිළිබඳව දැනුවත්වීම
4. උපදේශනයට අදාළ සංකල්ප සහ කුසලතා හඳුනාගැනීම සහ දියුණු කිරීම

COMMUNICATION



පටුන

පරිචීකෙන අංකය	මානසකාව	පටු අංකය
1.	සහන සත්කාර සේවාව සහ සන්නිවේදනය	09 - 12
2.	මානසික ගැටුම් කළමනාකරණයේදී සන්නිවේදනයේ ඇති වැදගත්කම	13 - 23
3.	රෝගීන්ගේ කායික ගැටුම සඳහා සහාය වීම	24 - 26
4.	සංවේදී සහ බැරුරුම් තොරතුරු දැනුම්දීම	27 - 32
5.	රෝගය සමඟ ජීවත්වීමට සවිබලගැන්වීම උදෙසා සන්නිවේදනය	33 - 37
6.	දරුවන් සමඟ සන්නිවේදනය	38 - 43
7.	ඡීවිතයේ අවසාන කාලයේදී සහ වියෝ දුකේදී සන්නිවේදනය නාවිතය	44 - 50
8.	රෝගීන් රැකබලාගන්නන් සඳහා සන්නිවේදනය	51 - 55
9.	උපදේශනය සඳහා සන්නිවේදන කුසලතා	56 - 65



පළමු පර්විජේදය

සහන සත්කාර සේවාව සහ සන්නිවේදනය

අරමුණ -

1. සහන සත්කාර සේවාව සඳහා සන්නිවේදනය හාවිතයේ අරමුණු හඳුන්වාදීම
2. නිවැරදි සන්නිවේදනයේ වැදගත්කම හඳුන්වාදීම
3. සහන සත්කාර සේවාව සඳහා අවශ්‍ය මූලික සන්නිවේදන සංකල්ප හඳුන්වාදීම
4. ව්‍යුත්‍යායී සන්නිවේදනයක් තුළුන් වඩා යහපත් සහන සත්කාර සේවාවක් සඳහා අවශ්‍යවන ආචාර ධර්ම විස්තර කිරීම

1.1 සහන සත්කාර සේවාව යනු....

සහන සත්කාර සේවාව (Palliative Care) යනු ප්‍රේට්‍රිතයට තර්ජනයක් වියහැකි රෝගවලින් පීඩා විදින රෝගීන් සහ ඔවුන්ගේ පවුලේ සාමාජිකයන් මුහුණාදෙන වේදනාව, අනිකුත් කායික, මානසික, සමාජයීය, අධ්‍යාත්මික ගැටුම් කළීන් හඳුනාගැනීම, පරිපුර්ණ නිවැරදි ඇගයීම සහ ප්‍රතිකාර මගින් ඔවුන්ගේ ප්‍රේට්‍රිතවල ගුණාත්මකතාවය වැඩිදියුණු කිරීම සඳහා වන ප්‍රවේශයකි (ලෝක සෞඛ්‍ය සංවිධානය, 2016).

- වාර්ෂිකව ලෝකයේ සිදුවන සියලුම මරණ වලින් 40% - 60% සඳහා හේතුවන රෝග වලට සහන සත්කාර සේවාව අවශ්‍යවන බව අස්ථිතමේන්තු කර ඇත.
- ප්‍රේට්‍රිත අව්‍යාහාරණයක් ඇති සැම රෝගීයෙකුටම රෝගීයාගේ අවශ්‍යතාවය අනුව සහන සත්කාර සේවා ලබාදීම සැම සෞඛ්‍ය සේවා වෘත්තිකයෙකුගේම වගකීමකි.
- බෝ' නොවන රෝගවල සීඹු ව්‍යාප්තිය සහ වැඩිහිටි ජනගහනයේ වර්ධනය හේතුවෙන් ශ්‍රී ලංකාවේ සහන සත්කාර සේවා සඳහා අවශ්‍යතාවය අඛණ්ඩව ඉහළ යම්න් පවතී.
- සහන සත්කාර සේවය රෝගීයාගේ රෝග විනිශ්චය කරන මොඥානේ සිට ආරම්භ වේ. විය රෝගීය ප්‍රේට්‍රිත්ව සිටින කාල පරාසය පුරාවටම අඛණ්ඩව ලබාදිය යුතු අතර, රෝගීයාගේ මරණයෙන් ඔබ්බර වියෝ' දුකට ලබාදෙන සත්කාරය දක්වා ද විහිදේ.
- වියෝ'දුකට ලබාදෙන සත්කාරය (Bereavement Care) යනු මියගිය අයගේ පවුලේ සමාජිකයන්ට ඔවුන්ගේ ආදරණීයයන් අනිම් වීමෙන් පසු ඇත්ත ප්‍රේට්‍රිත අවම කර ගැනීම සඳහා, වීම පවුලේ සාමාජිකයන් වෙනුවෙන් ලබාදෙන සත්කාරයයි.

1.2 ගුණාත්මක සහන සත්කාර සේවාවක් සඳහා සන්නිවේදන කුසලතා අවශ්‍ය වන්නේ ඇයි?

- එලංඡී සන්නිවේදනය යහපත් සායනික ක්‍රියාවලියකට අත්‍යවශ්‍ය වේ. සමහර සේවා සපයන්නන්ට සහපයෙන්ම මෙම කුසලතාවය පිහිටා තිබුණා ද අප බොහෝ දෙනෙකුට මෙම කුසලතාවය විවිධ ක්‍රමෝපායයන් හාවිත කිරීම මගින් වැඩිදියුණු කරගත හැකිය.
ලභා: මරණය හෝ මියයෙම පිළිබඳව සමාජ ආක්‍රේපයන් රෝගීන් සහ ප්‍රච්‍රාලේ අය සමඟ කරන විවෘත සන්නිවේදනයට බාධාවක් විය හැකිය.
- මෙම කරුණු ඉතා සංවේදී බැවින් මේ පිළිබඳව කතා කිරීමට සමහර සේවා සපයන්නන් පවා පසුබඳ වුවද විය විසේ නොවිය යුතුය.

රෝගියාගේ කායික, මානසික, අධ්‍යාත්මික සහ සමාජයේ තත්ත්වය පිළිබඳ නිවැරදි තක්සේරුවක් කිරීම සඳහා රෝගියා සහ ප්‍රච්‍රාලේ සාමාජිකයන් සමඟ එලංඡී සන්නිවේදනයක යෙදීම අත්‍යවශ්‍ය වේ.

- එලංඡී සන්නිවේදනයක යෙදීමේදී අපහසුකම් ඇතිවිය හැකිමුත් ඒවා අවබෝධ කරගෙන ඒ සඳහා කටයුතු කළ යුතුයි. විය සැමවිටම සංවේදීබව (Sensitivity), සහකම්පනය (Empathy) සහ සක්‍රිය ඇශ්‍රුමිකන්දීම (Active Listening) පාදක කරගත් දෙපාර්ශවයක් අතර ඇතිවෙන ක්‍රියාවලියකි.
- එලංඡී සන්නිවේදන ක්‍රියාවලියක සාර්ථකත්වය සඳහා අප විසින් පවසන දේ පමණක් නොව අප විසින් ඇශ්‍රුමිකන්දෙන ආකාරය ද වැදගත් වේයි. උදාහරණයක් ලෙස, බැලු බැල්මට අප ලබාදුන් තොරතුරු රෝගියා විසින් නොදුන් අවබෝධ කරගත්බව සහ සහන සත්කාර සේවය නොදුන් බඩන බව හැඟුනුද, රෝගියාට සක්‍රියව සවන්දීම කිසිවිටෙකත් අවතක්සේරු නොකළ යුතුය.
- රෝගීන් සහ ඔවුන්ගේ ප්‍රවූල් මුහුණා දෙන කැලම්පිළිකාරී මනෝහාවයන් සහ අනියෝග වලට විසඳුම් සොයාගැනීම සඳහා ඔවුන්ට උදාවිටිමට, ඔවුන්ගේ බලාපොරොත්තු සහ ඉලක්ක පිළිබඳව වැටහිමක් අප ලබාගත යුතුය. එලංඡී සන්නිවේදනය යොදාගෙන රෝගීන් සහ ඔවුන්ගේ ප්‍රවූල්වල අදහස්ද සැලකිල්ලට ගනිමින් සාමුහික තීරණයන්ට ව්‍යුහීම වඩා සුදුසුය.

- රෝගීය සහ ව්‍යුම පවුලේ සාමාජිකයන්ගේ කායික, මානසික, සාමාජික සහ අධ්‍යාත්මික තත්ත්වයන් සමස්ථයක් ලෙස සැලකීල්ලට ගෙන ප්‍රතිකාර කිරීම ඉතා වැදුගත් වේ. යහපත් සහන සත්කාර සේවාවක් සඳහා සංස්කෘතික සහ භාෂාමය කරගතු සඳහා අවධානය යොමුකිරීමත් ව්‍යුමින් ප්‍රතික්ෂේප කිරීම්, බිඟ වැනි ආවේගයන්ට සහ මානසික අවසිධානය වැනි තත්ත්වයන්ට රෝගීන් සහ පවුල් වම අය ගොඩරුවීමද වළක්වාගත හැකි වේ.

- එලදායී සන්නිවේදනයක පහත අංශයන් අඩංගුවීම මගින් විනි ගුණාත්මකතාවය ඉහළ නයෙන්.
 - නිරවද්‍යතාවය (Accuracy), කාර්යක්ෂමතාවය (Efficiency) සහ උපකාරක්ෂිතාවය (Helpfulness)
 - රෝගීන් සඳහා සෞඛ්‍ය ප්‍රතිලාභ
 - රෝගීන්ගේ සහ සෞඛ්‍ය සේවා වෘත්තිකයන්ගේ තැප්පීමත්තාවය
 - රෝගීන්ගේ සහ සෞඛ්‍ය සේවා වෘත්තිකයන්ගේ වෘත්තීමය සම්බන්ධතාවය
- එලදායී සන්නිවේදනය මගින් විද්‍යාත්මක දත්ත මත පදනම් වූ වෙවුන විද්‍යාත්මක සිද්ධාජ්‍යතයන් සහ ඒ ඒ රෝගීයට සුවිශේෂ වූ අවශ්‍යතාවයන් අතර හිඳුස පුරවනු ලබයි.

1.3 සහන සත්කාර සේවාලාභී රෝගීයෙකු රැකබලාගැනීමේ දී අනුගමනය කළ යුතු ආචාර ධර්ම

රෝගීන්ට වඩා යහපත් සහන සත්කාර සේවාවක් ලබාදීමේදී එලදායී සන්නිවේදනය ඉතාමත් වැදුගත් වන අතර සන්නිවේදන ක්‍රියාවලියේ එලදායීතාවය ඉහළ නංවා ගැනීම සඳහා වෙවුන ආචාර ධර්ම පිළිබඳව පුළුල් අවබෝධයක් තිබීම අත්‍යවශ්‍ය වේ.

1. ස්වාධීනත්වය (Autonomy)

මෙහිදී ස්වාධීනත්වය යනු තමා ගැන තීරණ ගැනීම සඳහා රෝගීයා සතු අයිතියයි. රෝගීයෙකුට ප්‍රතිකාර කිරීමේදී වෘත්තිකයෙකුට රෝගී ප්‍රතිකාර ගැන රෝගීයාට අවශ්‍ය උපදෙස් දීමට හැකිය. නමුත් ඒ පිළිබඳව රෝගීයාට බලකිරීමට උත්සාහ කරන ඕනෑම ත්‍රියාවක් මෙම මූලධර්මය උත්ලංසනය කිරීමකි. රෝගීයාගේ තේරීම විම රෝගීයාගේ අයහපතට හේතු වියහැකි ව්‍යවත් ස්වාධීනව රෝගීයාගේ පොද්ගලික වට්නාකම් සහ විශ්වාසයන්ට අනුව තමාගේම තීරණ ගැනීමට ඉඩිය යුතුය.

2. යහපත (Beneficence)

සේවා සපයන්නන් සෑමවිටම රෝගීයාට අවශ්‍ය උපරිම යහපත සැලසීම සඳහා තමන්ට හැකි සකම දෙයක්ම කළ යුතුය. රෝගීයා පිළිබඳ සියලු තීරණ රෝගීයාට වඩාත්ම යහපත් දේ කිරීමේ අදහසින් සිදුකළ යුතුය. රෝගීයාගේ යහපත සඳහා සේවා සපයන්නන් තම දැනුම සහ තීපුණාතාවය තීරන්තරයෙන් වර්ධනය කර ගත යුතුය. මන්ද යත්, වික් රෝගීයෙකුට යහපතක් වන ප්‍රතිකාර ක්‍රමවේද තවත් රෝගීයෙකුට ප්‍රයෝගනවත් නොවිය හැකි බැවිනි.

3. අකටපුතුකම් නොකිරම (Non - maleficence)

මෙම මූලධර්මය සේවා සපයන්නන්ගේ සියලු තීරණවල අවසාහ ඉලක්කය විය යුතු අතර, වියින් අදහස් වන්නේ තමා සිතා මතා රෝගීයාට හානියක් සිදුවන කටයුත්තක් සිදු නොකරන බවයි.

4. යුක්තිය (Justice)

මෙම මූලධර්මය අනුව ගන්නා සියලුම වෛද්‍ය තීරණ සාධාරණත්වයෙන් සහ සමානාත්මකාවයෙන් යුත්ත විය යුතුය.

5. රහස්‍යභාවය (Confidentiality) සහ පුද්ගලිකත්වය (Privacy)

සේවා සපයන්නා විසින් අතිශයින්ම අවධානය යොමු කළ යුතු කරුණුකි. රෝගීයාගේ තොරතුරු පිළිබඳව ඇති රහස්‍යභාවය පවත්වා ගැනීම මෙයින් අදහස් වෙයි. ඇතැම් විවෙක මෙය කඩකිරීමට සිදුවන අවස්ථාවන් ද ඇත. උදාහරණ ලෙස ප්‍රමා අපවාර, වයස්ගත පුද්ගලයන් හිංසනයට පත් කිරීම, මිනිමැරැම් සිතිවිලි ආදිය පිළිබඳව හෙළිදාරවී වී ඇති විවෙකයි හෝ බෝවන රෝගයක් වැළදී ඇති විවෙකයි හෝ ඒ පිළිබඳව දැනුම්දීමට සිදුවන අවස්ථාවන් දැක්විය හැකිය.

දෙවන පරිචීකුණය

මානසික ගැටුම කළමනාකරණයේදී සන්නිවේදනයේ ඇති වැදගත්කම

අරමුණ -

1. නිවැරදි සන්නිවේදනය භාවිත කිරීම තුළින් විශේෂයෙන් මත් වෛද්‍යවරයා වෙත යොමු කිරීමක් අවශ්‍ය විය හැකි විවිධ මානසික තත්ත්වයන් හඳුනාගැනීම උදාහරණ: මානසික අවපිඩනය හෝවත් විශාලය (Depression) / කාංසාව (Anxiety) / වෙනත් මානසික ආබාධ
2. සම්ප්‍රාප්‍රතිච්‍රිත සහ ලිංගිකත්වය (Sexuality) පිළිබඳ ගැටුම නිරාකරණය කිරීම සඳහා මතා සන්නිවේදනය යොදා ගැනීම
3. ආතති කළමනාකරණය පිළිබඳව දැනුවත්වීම

2.1 සහන සන්කාර සේවා රෝගීන්ට ඇතිවිය හැකි මානසික වෙනස්කම්

පීවිතයට තර්ජනයක් විය හැකි රෝගාබාධ, පුද්ගලයෙකුගේ පීවිතයේ අන්තර් පුද්ගල සඩුනා, රැකියා සහ විනෝදාංශ වැනි බොහෝ අංශ වලට බාධා ඇති හැකිය. රෝගයේ බිරුපතලකම, සුව කිරීමේ හැකියාව සහ ඇති පීවිත අවදානම මත විවිධ මානසික පීඩාවන්ට රෝගීන් භාජනය වේ. මෙසේ රෝගීන්ට ඇතිවිය හැකි මානසික වෙනස්කම් වන්නේ;

- දුකා
- කාංසාව
- තනිකම හෝ අන් අයට වඩා තමන් වෙනස් යැයි හැඟීම
- බිය
- කේපය
- කලකිරීම
- වරදකාරී හැරීම්



සෙංඩ් සේවා සපයන්නන්ට මතා සන්නිවේදන කුසලතා භාවිත කිරීමෙන් සංත්‍යුත්මක ආකළුප සහිත රෝගීන් සහ ඔවුන්ගේ පවුල්වල අයට දහාත්මක ආකළුප සහිත පුද්ගලයන් බවට පත් කළ හැකිය.

උදා:

- තමාට ඇති ශක්තිය අගය කිරීම
- මානසික සුවය පිළිබඳව අගය කිරීම
- කෘතයෙන් දැක්වීම
- ජීවිතය කේරිය යන්න සහ විශේෂ බව පිළිබඳව දැනුවත්වීම
- තමන් ලද ජීවිතය අගය කිරීම
- රැකබලාගන්නන් සහ අනෙකුත් රෝගීන් සමඟ නව අන්තර් පුද්ගල සඛ්‍යතා ඇතිකර ගැනීම
- තම ජීවිතයේ ප්‍රමුඛතා වෙනස් කිරීම
- ජීවිතයේ අර්ථය සහ පොදුගලික අරමුණු පිළිබඳ පැහැදිලිකමක් ඇතිවීම

ජීවිත තර්ජනයක් ඇති සීනිස්ම රෝගාධාරියකින් පෙළෙන පුද්ගලයින්ට ඔවුන් මුහුණ දෙන විවිධාකාර ගැටලු හේතුවෙන් මානසික රෝග තත්ත්වයන් ඇතිවීමේ හැකියාවක් ඇත. මෙම පරිවිශේෂයෙන්, බහුලවම දක්නට ලැබෙන විශාලය (Depression), කාංසාව (Anxiety), මානසික ව්‍යාකුලතාවය (Delirium), ඩීමෙන්ෂියාව (Dementia) වැනි මානසික රෝගාධාරි තත්ත්වයන් පිළිබඳව සාකච්ඡා කරනු ලබයි.

2.2 මානසික අවපිඛනය හෝත් විශාලය (Depression)

මානසික අවපිඛනය හෝත් විශාලය යනු කෙනෙකුගේ මනසේ දීර්ඝ කාලයක් තිස්සේ පවතින ගෙශීකී බවයි. මෙය දීර්ඝ කාලයක් පුරා ඇතිවූ මානසික පීඩාවන්ගේ (Mental trauma) ප්‍රතිච්චයක් වන අතර සාමාන්‍ය කෙනෙකුට ඇතිවන වේදනාවන් මෙන් නොව අනිවාර්යයෙන් වෙද්‍ය ප්‍රතිකාර ගතයුතු තත්ත්වයකි. වෙද්‍ය හෝ සහන සත්කාර සේවා සපයන්නන් මෙම තත්ත්වය හඳුනාගැනීමට අපොහොසත්වීම මගින් රෝගියාගේ ජීවිතය සියලුව් නසා ගැනීමකින් පවා කෙපවර විය හැකිය.

2.2.1 මානසික අවපිඛනයේ (විශාලය) රෝග ලක්ෂණ

- නිරන්තරව පවතින නිතේ දුක්ඛර ස්වභාවය
- අන් අය තුරුස්නා ස්වභාවය
- නිතර පවත්නා දැඩි වෙනෙසකර ගතිය
- නිතර කඳුල් සැලීම
- ආහාර ගැනීම, කොණ්ඩය පීරීම, දත් මැදීම වැනි විදිනෙළා කටයුතුවලට ඇති උනන්දුව හැතිවීම
- තනිවී සිටීමට ඇති කැමැත්ත

- බලාපොරොත්තු රහිත බව
- නිතර නිදිමත ගතිය හෝ නින්ද නොයාම
- තමන් අසරනු වූ බවක් දැනීම
- තමන් වැදගැමීමකට නැති අයෙකු හෝ වරදකාරී පුද්ගලයෙකු හෝ බව හැඟීම
- සියලුවි නසාගැනීම පිළුබඳ සිතිවිලි ඇතිවීම හා ඒ සඳහා සැලසුම් කිරීම

2.3 කාංසාව (Anxiety)


කාංසා රෝගී තත්ත්වයේදී පුද්ගලයෙකුට කළේ පවත්නා ආකාරයෙන් බියක්, මානසික ආතතියක් හෝ තිතට නොසන්සුත් ස්වභාවයක්, තම විදිනෙදා වැඩිකටයුතු වලට බාධා වන අයුරින් පවතී. පිවිතයට තර්ජනයක් විය හැකි රෝගාබාධ වලින් පෙළෙන ඇතැම් රෝගීන්ට කාංසා රෝග ලක්ෂණ ඇතිවීමේ හැකියාවක් පවතින අතර බොහෝවිට විය විශාලය සමග වික්ව දක්නට ලැබේයි.

2.3.1 කාංසාව සඳහා අවබ්‍යන්ත සාධක

- තරේණා වයස, ස්ථ්‍රී හාවය
- සමාජ සහයෝගය නොමැතිකම
- ගාරීරක ක්‍රියාකාරීත්වය දුර්වල වීම
- රෝගියාගේ සම්පතමයන්ගේ මරණ හා වියෝවීම් වලට මුහුණා දීම
- සංකීර්ණ ගාරීරක හා මානසික රෝගාබාධ වලින් පෙළීම
- දීර්ඝ කාලීන මානසික රෝග තත්ත්ව වලින් පෙළීම

2.3.2 කාංසාවහි රෝග ලක්ෂණ

- නොමුවසිලිමත් බව
- ඉක්මනින් විභාවට පත්වීම / නිතර දහ්‍යා දැමීම
- වික් දෙයක් කෙරෙහි අවධානය යොමු කිරීමේ අපහසුව
- අන් අය නුරුස්හා බව
- තොල කට වියලු ස්වභාවය
- මාංශ පේශී තද කරගෙන සිටීම / වෙවුලන ස්වභාවය
- නින්ද නොයාම



2.4 මානසික ව්‍යුකුලතාවය (Delirium)

මානසික ව්‍යුකුලතාවය සහන සත්කාර සේවය ලබාගන්නා ඕනෑම රෝගීයකට ඇතිවිය හැකි තත්ත්වයකි.

2.4.1 මානසික ව්‍යුකුලතාවයේ (Delirium) රෝග ලක්ෂණ

- කෙටි කාලයක් තුළ වර්ධනය වන අවධානයේ සහ දැනුවත්තාවයේ අඩවීම (සාමාන්‍යයෙන් සවස් කාලයේ සහ රාත්‍රියේදී වඩාත් දරුණු වේ)
- බොහෝ විට සිහිමදු බව, අමතක වීම, කරනයේ හා පෙනීමේ දුර්වලතාවය සහ අවබෝධ කරගැනීමේ හැකියාව අඩවීම

2.4.2 මානසික ව්‍යුකුලතාවය (Delirium) ඇතිවීමට හේතු වියහැකි කරණු

- ආසාදන
- ඔක්සිජන් අඩවීම (Hypoxia)
- විප්ලුනය
- මල බද්ධය
- ජේව රසායනික වෙනස්වීම් (Biochemical changes)
- ප්‍රධාන ඉන්ඩියයන් අත්‍යිය වීම
- ඇතැම් ඕනෑම

ලදා: Opioids, Psychoactive drugs, Sedatives, Anticholinergics, Corticosteroids

2.5 සහන සත්කාර සේවය ලබන රෝගීන්ගේ මානසික ගැටලු කළමනාකරණය කිරීම

I. වැළැක්වීම (Prevention)

- රෝගීන්ගේ ගැටලු, ඔවුන්ගේ මනාපයන් සහ ඔවුන්ගේ අදහස් වලට සවන්දීම
- රෝගීයාගේ අනිමතයට සුදුසු පරිදි තොරතුරු ලබාදීම
- රෝගීන්ගේ කාරිරික රෝග පීඩා හඳුනාගැනීම සහ කළමනාකරණය කිරීමට සහායවීම (ලදා: වේදනාව, නුස්ම ගැනීමේ අපහසුතාව, තෙහෙරිවුව)
- මනේ සමාජයේ සහායයන් (Psychosocial Support) බඟ ගැනීමට සුදුසු උපාය මාර්ග පෙන්වාදීම

ලදා: ක්‍රියාක්ෂීලික සිරීම, ආධාරක පාල (Supportive networks) හඳුන්වාදීම

- මානසික අවපිඩනයේ ඉහළ අවදානමක් ඇති රෝගීන් හඳුනාගැනීම, ඔවුනට අමතර සහාය ලබාදීම සහ ඔවුන් සම්පව නිර්ක්ෂණය කිරීම
- මානසික රෝග ලක්ෂණ ඇති රෝගීන් කළුන් හඳුනාගෙන ඔවුන් නිසි ප්‍රතිකාර සඳහා යොමු කිරීම

2. හඳුනාගැනීම, රෝග විනිශ්චය සහ තක්සේරු කිරීම (Detection, Diagnosis and Assessment)

- සාමාන්‍ය රෝග ලක්ෂණ පරීක්ෂා කිරීමේදී රෝගියාගේ මානසික මධ්‍යම ගැන සැලකිලිමන්වීම
- දිනපතා සාමාන්‍ය සොඛන තත්ත්වය විමර්ශනය කිරීමේදී රෝගියාගේ මානසික මධ්‍යම ගැන සාකච්ඡා කිරීම
- මානසික රෝග ගැන සැක කෙරේ නම් සායනික තක්සේරුවක් (Clinical Assessment) සිදු කර ඇතුළ රෝගීන් විශේෂයෙන් වෙළුනවරුන් වෙත යොමු කිරීම
- ප්‍රමිතිගත, වලංගු රෝග විනිශ්චය නිර්ණායකයන් මානසික රෝග හඳුනාගැනීමට භාවිත කිරීම (ලදා: DSM-V)
- වෙනත් රෝග තත්ත්වයන් මෙයට ජෝන්තුවී ඇත්දැයි සොයා බැඳීම (ලදා: තයිරෝයිඩ් ගුන්වීය ආණිත ගැටලු, ඔංශධ ප්‍රතිඵ්‍යා)
- මානසික රෝගාබාධ සඳහා ජෝන්තු වන රෝගියාගේ මනේ සමාජයීය සාධක (Psychosocial factors) ගැන සැලකිලිමන් වීම (ලදා: වේදනාව, මූල්‍ය දුෂ්කරතා, පවුල් ගැටුම්, සමාජ තුදුකළාව)
- රෝගියා දැඩි මානසික අවපිඩනයෙන් / සංකාවෙන් / මානසික ව්‍යුහාක්‍රමනාවයකින් පෙළෙන්නේ නම් හෝ රෝග විනිශ්චය අවනිශ්චිත නම් හෝ මානසික වෙළුනවරයෙකු වෙත යොමු කිරීම

3. ප්‍රතිකාර කිරීම (Treatment)

- මානසික රෝග ලක්ෂණ සහිත රෝගීන් ස්වයං උපකාරක කණ්ඩායම් (Self - help groups) වෙත යොමු කිරීම
- වෘශේම එමඹායි සහ්තිවේදන ක්‍රම භාවිත කරමින් රෝගියාගේ ගැටලු, අදහස් ගැන සාකච්ඡා කිරීම
- රෝගියාගේ මානසික රෝගී තත්ත්වයට අවශ්‍ය ඔංශධ මානසික රෝග වෙළුනවරයෙකුගේ අධික්ෂණය යටතේ ආරම්භ කිරීම
- සියලුම ප්‍රතිකාර ක්‍රම පිළිබඳ තොරතුරු රෝගියාට සහ / හෝ රෝගියාගේ භාරකාරුවන්ට ලබා දීම

- ඔංශධ ප්‍රතිකාර පටන් ගැනීමට පෙර රෝගීන්ගේ අපේක්ෂිත ආයු කාලය සහ ප්‍රතිකාර මගින් එමදායී ප්‍රතිව්‍යුතු ලබාදීමට ගතවෙන කාලය ගැන සැලකිලිමත් වීම (විම විස්තර අදාළ සායන මගින් ලබා ගැනීමේ හැකියාව ඇත)
- ප්‍රතිකාර ආරම්භ කිරීමට පෙර හෝ ප්‍රතිකාර ආරම්භ කර පළමු සතිය තුළ හෝ රෝගියාට ඇතිවන අතුරු ආබාධ පිළිබඳව රෝගියා සහ / හෝ රෝගියාගේ භාරකරුවන් දැනුවත් කිරීම
- ප්‍රතිකාර සඳහා ප්‍රතිචාරය නිරීක්ෂණය කිරීමට සැම සති 2 කට වරක් මහෝ වෛද්‍යවරයෙකුට යොමු කිරීම
- ඔංශධ ලබාදීමට අමතරව, රෝගීන්ගේ විත්තවේග පාලනය, අධ්‍යාත්මික සුවය සහ මානසික එකාග්‍රතාවය පවත්වාගැනීම, වේදනා පාලනය සහ මානසික යහපැවෙත්ම ප්‍රව්‍රේදනය කිරීම වැනි ප්‍රතිලාභ ලබාගත හැකි නිර්මාණාත්මක විකිත්සා ක්‍රම (උදා: සංගිතය සහ කළා විකිත්සාව) සහ සතිමත් භාවනා (Mindfulness) පූහුණු ක්‍රම වෙත යොමුකිරීම

2.6 රෝගාබාධ හා ලිංගිකත්වය

පුද්ගලයෙකු ලිංගිකත්වය ප්‍රකාශ කරන්නේ ලිංගික ක්‍රියාවෙන් පමණක් නොවේ. අත් අල්ලා ගැනීම, වැළඳ ගැනීම, සිප ගැනීම, ඔවුන් අදින අදාළම්, ඔවුන් ගමන් කරන ආකාරය ආදිය ද මේ අතර වේ. තවද පුද්ගලයෙකුගේ ලිංගිකත්වය සහ ඔවුන් විය පෙන්වන ආකාරය ඔවුන්ගේ වයස, ස්ත්‍රී-පුරුෂ භාවය (Sex), ස්ත්‍රී-පුරුෂ සමාජභාවය (Gender), සමාජ තත්ත්වය, ආත්ම අනිමානය, හැඳි වැඩුණු පරිසරය, හැඳිම් සහ මහෝභාවය වෙනස් වීම, ආගමික හා සංස්කෘතික විශ්වාසයන් වැනි බොහෝ දේ මත රඳා පවතියි.

ස්ත්‍රී-පුරුෂභාවය, ලිංගිකත්වය (Sexuality) සහ සම්පාදනය (Intimacy) නිරෝගී පුද්ගලයින්ට මෙන්ම මෙවැනි රෝගීන්ට ද ඉතා වැදගත් වේ. නමුත් මෙවැනි රෝග තත්ත්වයන් සහ එෂංගනා ලබාදෙන ප්‍රතිකාර මගින් පුද්ගලයෙකුගේ ලිංගික අවයව, ලිංගික ආකාවන්,

ලිංගික ක්‍රියාකාරීත්වය, යහපැවෙත්ම, ගැරීර ප්‍රතිරූපය සහ පුද්ගලයෙකු ලිංගිකත්වය පෙන්වන ආකාරයට බලපෑම් ඇතිවිය හැකිය.

2.6.1 ප්‍රතිකාර අතරතුර හෝ ප්‍රතිකාර වලින් පසු හෝ පිරිමින්ගේ ඇතිවිය හැකි ලිංගික වෙනස්කම්

- ශිෂ්තාය ප්‍රාණාවත් නොවීම හෝ ප්‍රාණාවත් ශිෂ්තාය පවත්වා ගැනීමට නොහැකි වීම (Erectile Dysfunction)
- ලිංගික ක්‍රියාවලිය අතරතුර වේදනාව
- ලිංගික ආගාවන් (Libido) අඩුවීම හෝ නැතිවීම
- වින්තවේගිය ගැටලු (උදා: කාංසාව, මානසික අවපිඛනය, වරදකාරී හැරීම්)
- තම රූපය පිළිබඳ ගැටලු
- තෙහෙරුව
- ශුෂ්ක මෝළනය සිදු නොවීම හෝ සුරාන්තයට පත් නොවීම (Inability to ejaculate or reach orgasm)
- ශුෂ්කාත්මු පිටවීමේදී නොමේරු ශුෂ්කාත්මු පිටවීම
- නොදැනීම මුත්‍රා පිටවීම (Incontinence)
- ලිංගික ක්‍රියාකාරකම් පිළිබඳව ඇති උනන්දුව සහ කැමැත්ත අඩුවීම (Lack of interest and concerns on sexual performance)

2.6.2 ප්‍රතිකාර අතරතුර හෝ ප්‍රතිකාර වලින් පසු හෝ කාන්තාවන්ගේ ඇතිවිය හැකි ලිංගික වෙනස්කම්

- යෝනි මාර්ගයේ වියලු බව
- ලිංගික ක්‍රියාවලිය අතරතුර වේදනාව
- සුරාන්තයට පත් නොවීම හෝ පත්වීමට අපහසුවීම (Inability or difficulty to reach orgasm)
- ලිංගික හැරීම් නොදැනී යාම (Numbness) සහ ලිංගික ආගාවන් (Libido) අඩුවීම හෝ නැතිවීම
- වින්තවේගිය ගැටලු (උදා: කාංසාව, මානසික අවපිඛනය, වරදකාරී හැරීම්)
- තම රූපය පිළිබඳ ගැටලු (Concerns on body image)
- තෙහෙරුව
- කම්ලින් ආර්තවහරණයට පත්වීම (Early Menopause)

2.6.3 රෝගියා සමඟ ලිංගිකත්වය පිළිබඳව සාකච්ඡා කිරීමේදී වැදගත් වන කරණු

- ලිංගිකත්වය හා සම්බන්ධ ගැටලු පිළිබඳව රෝගියා කෙරීන්ම විමසන අවස්ථා අල්ප වීමට ඉඩ ඇති බැවින් සාමාන්‍ය රෝග ලක්ෂණ විමසීමේදී ඒ පිළිබඳවද සැලකීම්මන් විය යුතුය.
- ප්‍රතිකාර තීරණ ගැනීමට පෙර සහ ප්‍රතිකාර ක්‍රම අතරතුර ලිංගිකත්වය හා සම්බන්ධ ගැටලු ඇත්තම් රෝගියා සමඟ සාකච්ඡා කළ යුතුය.
- අනාගතයේදී දරුවේ අපේක්ෂාවෙන් සිටින අය සඳහා සරුඛව (Fertility) ආරක්ෂා කිරීම සඳහා කළ හැකි පියවර ගැන සාකච්ඡා කළ හැකිය.
- ලිංගිකත්වය හා සම්බන්ධ ගැටලු සාකච්ඡා කිරීමේදී ඔවුන්ගේ කැමැත්තව අනුව රෝගියාගේ සහකරු හෝ සහකාරය සමඟද වික්ව හා වෙන් වෙන් වශයෙන් ද කතා කළ හැකිය.
- රෝගියාට අවශ්‍ය තොරතුරු හෝ ලිංගික ගැටලු සඳහා ප්‍රතිකර ක්‍රම හෝ බ්‍රාඩ්මට ඔබට අපහසුනම් ඒ සඳහා සුදුසු වෙද්‍යවරයෙකුට යොමු කිරීමක් කළ යුතුය.

2.7 තම බාහිර ස්වර්ෂපය වෙනස් වීමේදී (Changes in Physical Appearance)

බඩව සිදුකළ හැකි දේ...

- තම ගිරිරය දෙස වෙනස් පැනිකඩින් බැවේමට රෝගියා පෙළුණුවීම උඩා: හිස කෙස් ගැලවීම, සැන්කම් කැලවේ
- තමාට ජ්‍යෙෂ්ඨයට තර්ජනයක් විය හැකි රෝගාභාධයක් ඇති බව පිළිගැනීම සහ ඒ සඳහා තම මනස සකස් කර ගැනීමට රෝගියාට කාලය ලබා දීම
- තම රෝගයට සමාන රෝග තත්ත්වයන්ට මුහුණු දී ඇති අනෙක් අය සමඟ කතා කිරීමට රෝගියා යොමු කිරීම සහ රිට අවස්ථාව ලබා දීම
- රෝගියාට සහයෝගය දැක්වීය හැකි සහ ධිනාත්මක හැරීමක් ඇති කර ගත හැකි මිතුරන් සහ පවුල් සම්පතමයන් සමඟ උපකාරී ජාලයක් (Self - help Network) ගොඩනැගීමට උපකාරී වීම
- තමන්ට අන් අයගේ සහාය අවශ්‍ය අවස්ථාවන්හිදී උපකාර ඉල්ලීමට සහ තමන්ට ලැබෙන උපකාර හාර ගැනීමට නොපැකිලිව ඉදිරිපත් විය යුතු බව රෝගියාට පැහැදිලි කිරීම
- දැනට ශ්‍රී ලංකාවේ ලබාගත හැකි රුපලාවනු (Cosmetic) ශූන්‍යකරීම, කෘතිම උපකරණ (Prosthesis) සහ / හෝ රුපලාවනු විසඳුම් ගැන රෝගියා දැනුවත් කිරීම
- හැකිතාක් ක්‍රියාක්ලීව සිටින්නට රෝගියා පෙළුණුවීම
- උපදේශන සේවා අවශ්‍යවන රෝගින් අභාෂ උපදේශන සායන වෙත යොමු කිරීම



2.8 ජීවිතයේ අවිනිශ්චිතභාවය හැඳුනාගැනීම සහ රෝග මුහුණ දීම

මෙවැනි රෝගාබාධයන්ට ගොදුරුවූවන් බොහෝ දෙනෙකුට රෝග විනිශ්චයෙන් පසු තම ජීවිතය සහ අනාගතය කෙබලු විය හැකිද යන්න පිළිබඳව අවිනිශ්චිත හැඟීමක් ඇතිවීමට පූර්වන.

2.8.1 ජීවිතය පිළිබඳ අවිනිශ්චිත හැඟීම් ඇතිවීමට හේතු

- කලින් සැලසුම් කළ වැඩ කටයුතු අත්හිටුවීමට සිදුවීම
- ප්‍රතිකාර හා අතුරු ආබාධ ගැන ඇති බිය
- රෝගය සඳහා ලබාදෙන ප්‍රතිකාර එලභායි නොවෙනු ඇතැයි හැඟීම
- රෝගි ප්‍රතිකාර එලභායි නොවීම
- රෝගය නැවත ඉස්මත්වීම
- මරණයට පත්වීමට හෝ තමන් ආදරය කරන්නන්ගෙන් වෙන්වීමට හෝ ඇති බිය

2.9 රෝගයේ ඇති අවිනිශ්චිතභාවය සමඟ කටයුතු කිරීමට සිදුකළ හැකි දේ

- තමන්ට පාලනය කළ හැකි අවස්ථා සහ පාලනය කළ නොහැකි අවස්ථා ඇතිබව රෝගියාට පැහැදිලි කළ යුතුය.
- ජීවිතයේ අවිනිශ්චිතභාවය නිසා ඇතිවෙන සිතිවිලි රෝගියාගේ දෙනික ජීවිතයේ කටයුතු වලට බලපාන්නේ නම් ඔහු/ඇය රෝහලේ උපදේශකයෙකු හෝ මහෝ වෛද්‍ය විශේෂයායෙකු හෝ වෙත යොමු කළ යුතුය.
- තම අත්දැකීම් සහ හැඟීම් බෙදා ගැනීමට සහායක කණ්ඩායම් වෙත යොමු කළ යුතුය.
- රෝගියා රැකබලාගන්නන් හා පවුලේ සම්පතමයන් සමඟ කතා කළ යුතුය.
- රෝගියා රැකබලාගන්නන්ට හා පවුලේ සම්පතමයන්ට රෝගියාට උපකාර කළ හැකි ආකාරය පැහැදිලි කළ යුතුය.

2.10 මානසික ආතතිය පාලනය කිරීම (Managing Stress)

මෙවැනි රෝගි තත්ත්වයන් බොහෝ විට පුද්ගලයෙකුගේ ජීවිතයේ වඩාත්ම ආතති සහගත අත්දැකීම විය හැකිය. පුද්ගලයෙකුගේ ව්‍යුහෙන්දා ඇති පීඩාකාරී තත්ත්වයන්, විනම් රැකියාව, පවුල හෝ මූල්‍යමය අවශ්‍යතා සමඟ රෝගයට මුහුණ දීම වඩාත් අනියෝගාත්මක විය හැකිය. මානසික ආතතිය නිසා ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල වීමෙන් සහ ඇතිවන වෙනත් දුර්වලතා හේතුවෙන් පිළිකාව වැනි ජීවිතයට තර්ජනයක් ඇතිවන රෝගාබාධවලට ලක් වීමට ද ඉඩ ඇත. වීමෙන්ම මානසික ආතතිය නිසා වෙනත් සොඛන ගැටුම ද ඇතිවී රෝගියාගේ යහපැවැත්ම තවදුරටත් දුර්වල විය හැකිය.

2.11 මානසික ආතනිය අවම කරගැනීම සඳහා රෝගීයෙකුට දිය හැකි උපදෙස්

- ව්‍යුහෙන්දා කළ යුතු වැඩි සැලසුම් කිරීම - ඒ සඳහා දින පොතක් හෝ දුරකතනය භාවිත කළ හැකිය. අලුත් ක්‍රියාකාරකම් ආරම්භ කිරීමට පෙර කම්ත් දිනයේ අතපසු වූ ක්‍රියාකාරකම් අවසන් කිරීමට කාලයක් ලබා දිය යුතුය. විකම දිනයේ බොහෝ ක්‍රියාකාරකම් කිරීමට සැලසුම් නොකළ යුතුය.
- තමාට ඉවුකළ හැකි සිමාවන් ගෙන අවබෝධයෙන් සිරීම - තමන්ට කාලය, ගක්තිය හෝ අවශ්‍යතාවයක් නොමැති කාර්යයන් භාර නොගැනීමට සහ ව්‍යවහාර අවස්ථා ආචාරණීලී ලෙස ප්‍රතික්ෂේප කිරීමට හැකි විය යුතුය.
- අවශ්‍ය අවස්ථාවන්හිදී උපකාර ඉල්ලිය යුතුය.
- තම පෝද්ගලික කාර්යයන්ට ප්‍රමුඛත්වය ලබාදිය යුතුය.
- රැකියාව සහ ගෙදර දොරේ ක්‍රියාකාරකම් වලින් තමන් විසින්ම කළ යුතු සහ වඩාන්ම වැදුගත් දේ තෝරා බලා, ඒ කෙරෙහි අවධානය යොමු කළ යුතුය.
- විශාල කාර්යයන් කුඩා පියවර වලට කඩා සිදු කිරීම - තිද්‍යුතක් වශයෙන්, මුළු නිවසම පිරිසිදු කිරීම සඳහා කාලය ගත කරනවා වෙනුවට, සැම දිනකම කාමර 1ක් හෝ 2ක් පිරිසිදු කළ හැකිය.
- තමන්ට පාලනය කළ නොහැකි දේවල් කෙරෙහි උත්සාහය සහ අවධානය යොමු නොකළ යුතුය.



2.12 මානසික ආතනිය මගහරවා ගැනීමට රෝගීයෙකුට කළ හැකි ක්‍රියාකාරකම්

- නිතිපතා ව්‍යායාම කිරීම - වෙළඳු උපදෙස් අනුව සතියකට කිහිප වතාවක් මිනිත්තු 30ක් ඇවේදීම වැනි මධ්‍යස්ථාන ව්‍යායාමවල යෙදිය හැකිය.
- ගෘහස්ථාන ගත කරන කාලය අවම කිරීම - ගෙවත්තේ හෝ වෙනත් ස්වභාවික පසුබිමක ඇවේදීමෙන් පුද්ගලයෙකුගේ ද්‍රව්‍ය දීප්තිමත් කිරීමට උපකාරී වන නිරු ව්‍යුහ, නැවුම් වාතය ඇතුළු සෞඛ්‍යනම වින්දනය කළ හැකිය.

- පවුලේ අය හෝ මිතුරන් සමග ආශ්‍රය කිරීමට කාලය වෙන්කළ හැකිය.
- සෞඛ්‍යසම්පන්න ආහාර වේලක් ගැනීම, ප්‍රමාණාවත් විවේකයක් ලබා ගැනීම මෙන්ම ප්‍රතිකාර අතරතුර පෝෂණාය ගැනද සැලකීමේන් විය යුතුය.
- ප්‍රමාණාවත් තරමේ නින්දක්, අවම වශයෙන් සෑම රාත්‍රියකම පැය 7ක් හෝ ඊට වැඩි නින්දක් ලබාගත යුතුය.
- පොත්පත් කියවීම, ගෙවතු වගාච හෝ සංගිතයට සවන් දීම, ප්‍රියතම රැසවාහිනී වැඩසටහන්, විතුපරි ආදිය නැරඹීම වැනි තමන්ට සහනයක් දැනෙන, සතුට දැනෙන ක්‍රියාකාරකම් වල නිරත විය හැකිය. සතුට සහ සිහාව මානසික ආත්මිය අඩුකර තම විදිනෙදා කටයුතු සාර්ථකව ඉටු කිරීමට උපකාරී වේ.
- නව විනෝදාංශ වල නිරත වීම - නව හා අනියෝගාත්මක ක්‍රියාකාරකමක නිරත වීමෙන් විදිනෙදා කරදාර වෘත්තී මහස නිදහස් කිරීමට අවකාශ සපයයි.

2.13 රෝග සඳහා ප්‍රතිකාර සහ ප්‍රතිකාර ආශ්‍රා ආධාර වලට ඇති බිජ

රෝගය සඳහා ප්‍රතිකාර ආරම්භ කිරීමට සූදානම් වන විට රෝගීන් ප්‍රතිකාර හා සම්බන්ධ අතුරු ආධාරවලට බිජ වීම සාමාන්‍ය දෙයකි. නමුත් ඇතිවිය හැකි අතුරු ආධාර සහ ඒවා කළමනාකරණය කරන්නේ කෙසේද යන්න පිළිබඳව රෝගීන්ට සහ රැකබලාගන්නන්ට කළේ තියා පැහැදිලි කිරීම මතින්, රෝගීන්ගේ මහස සැහැල්ල කර ඉදිරියේ ඇති දේ සඳහා ඔවුන් සූදානම් කළ හැකිය.

තුන්වන පරිවිෂේෂය

රෝගීන්ගේ කායික ගැටලු සඳහා සහාය වීම

අරමුණ -

1. රෝගියාගේ බාහිර පෙනුමේ ඇතිවන වෙනස් වීම (Changes in physical appearance) සහ ජීවිතය ගැන ඇති අවිනිශ්චිතතාවය පිළිබඳව අවබෝධයක් ලබා ගැනීම
2. ප්‍රතිකාර කුම සහ එෂ් හා සම්බන්ධ අනුරූප ආභාධ වලට ඇති බිඟ අවම කිරීම
3. රෝගය සමඟ ජීවත්වීම සඳහා සවිබලගැන්වීම (Empowerment)

සහන සන්කාර සේවාව ලබන රෝගීන් අතර සුළඟව හමුවන කායික ගැටලු කළමනාකරණය සඳහා සහන සන්කාර සේවා සපයන්නන්ට මහඟ දායකත්වයක් ලබා දිය හැකිය. මෙම කායික ගැටලු අතර වේදනාව, මල මුතා පහ කිරීමේ අපහසුව, ආහාර ගැනීමේ අපහසුව, ඇවිදීමේ අපහසුව, පෙනීමේ සහ ඇසීමේ අපහසුතා, ගඳ, සුවිද, රස ආදි සංවේදන නොදැනීම සහ අඩුවීම, හිර වැටීම, හින්ද නොයැම ආදි අපහසුතා බහුලව උකිය හැකිය. මෙම අපහසුකම් මගහරවා, රෝගීන්ගේ ජීවිත පහසු කරුම් සඳහා රෝගීන් සවිබලගැන්වීම පිළිබඳව ප්‍රයෝගනවත් කරගතු කිහිපයක් පහත විස්තර කෙරේ.

3.1 ස්වයං ප්‍රතිරෘපය (Self - image) සහ රෝගාබාධය අතර ඇති සම්බන්ධය

ස්වයං ප්‍රතිරෘපය (Self - image) යනු යම් පුද්ගලයෙකු තමාව දැකින ආකාරයයි. රෝගීයෙකුගේ බොහෝ කාරිරක හා මානසික වෙනස්කම් නිසා, වීම පුද්ගලයාගේ ස්වයං ප්‍රතිරෘපයට ධනාත්මක හා සංත්‍යුත්මක බලපෑම් ඇතිවිය හැකිය.

3.2 සහන සන්කාර සේවා රෝගීන්ට ඇතිවිය හැකි ගාර්ඩක වෙනස්කම්

විවිධ රෝගාබාධ සහ එෂ්ටාව ලබාදෙන ප්‍රතිකාර මගින් රෝගීයෙකුගේ බාහිර පෙනුම වෙනස් විය හැකිය. උදාහරණයක් ලෙස පිළිකා රෝගයෙන් පෙළෙන බොහෝ දෙනෙකුට තම ගිරිරයේ කිදුවන වෙනස්කම් ගැන ස්වයං අවබෝධයක් ඇත. විවිධ රෝගාබාධයන් නිසා ඇතිවිය හැකි සුළඟ ගාර්ඩක වෙනස්කම් වන්නේ:

- හිසකේස් වැරීම
- සිරුත් බර වැඩ්වීම හෝ බර අඩු වීම
- සැත්කම් නිසා ඇතිවෙන කැලැල්
- විවිධ ඔජ්ඡද ප්‍රතිකාර නිසා ඇතිවෙන ආසාදන තත්ත්වයන්
- පියුයුරු හෝ වෙනත් අවයවයක් හෝ අනිම් වීම
- මල මුත්‍රා හෝ වෙනත් කාරිරික අපද්‍රව්‍ය හෝ ගරීරයෙන් බාහිරව සවී කරන ලද මල්ලකට පිටවීමට ඉඩ සලසන ගලුණ විවරයක් වන ඔස්ටොමියක (Stoma) අවශ්‍යතාවය
- කාරිරික තෙහෙරේව හෝ දුබලතාවය
- විකිරණ ප්‍රතිකාර නිසා ඇතිවන රිස්ටිංගුලා (Fistula) තත්ත්වයන්

මෙම වෙනස්කම් පිළිබඳව නිවැරදි දැනුම සෞඛ්‍ය සේවා සපයන්නන් විසින් මනා සන්නිවේදන කුසලතාවයකින් යුතුව රෝගීන්ට සහ ඔවුන්ගේ පවුල්වල අයට ලබාදිය යුතුය. මෙම වෙනස්කම් වලින් සමහරක් තාවකාලීක බවත්, ප්‍රතිකාර නතර කිරීමෙන් පසු කාලය ගතවන විට සමනාය වන බවත් රෝගියාට අවබෝධ කරදීම වැදගත් වේ. වැමෙන්ම රෝගීන්ට ඇති සිනෑම ගැටුවක් පිළිබඳව සෞඛ්‍ය සේවා සපයන්නන් සමඟ නිදහසේ සාකච්ඡා කිරීම සඳහා රෝගීන්ට සහ ඔවුන්ගේ පවුල්වල අයට හැකියාව ඇති බව තහවුරු කිරීම සෞඛ්‍ය සේවා සපයන්නන්ගේ වගකීමකි.

3.3 රෝගීන් තුළ එම රෝගය සහ ප්‍රතිකාර මෙන්ම එම ප්‍රතිකාර වල අතුරු ආබාධ පිළිබඳව ඇති සාමාන්‍ය ගැටුව

- රෝගය සහ වියට ලබාදෙන ප්‍රතිකාර පිළිබඳව තමාට තීරණ ගැනීමට හැකියාව නැතිවීම සහ / හෝ අපේක්ෂිත ප්‍රතිවල පිළිබඳව නොදැන සිටීම
- රැකියාවට යාම, ගෙහස්ට් වගකීම් නිම කිරීම සහ සමාජ උත්සව වලට සහභාගී වීම වැනි දෙනීක ත්‍රියාකාරකම් කිරීමට අපහසු වීම
- හිසකේස් වැරීම හෝ සමේ කැලැල් ඇතිවීම වැනි කාරිරික වෙනස්කම් වලට මුහුණ දීමට අපහසු වීම
- මිංගික ගැටුව හෝ ගැබී ගැනීම දුෂ්කර වීම
- ප්‍රතිකාර කුම හෝ ක්‍රියා පරිපාරි හෝ පිළිබඳව ඇති අනවබෝධය හෝ ඒ පිළිබඳව ඇති කනස්සල්ල
- රෝගය නිසා හෝ ප්‍රතිකාරවල අතුරු ආබාධ නිසා හෝ ඇතිවිය හැකි කාරිරික වෙනස්කම් පිළිබඳව දැනුවත් නොවීම උදා: වේදනාව, ඔක්කාරය, වෙහෙස

3.4 ප්‍රතිකාර හෝ අනුරූ ආබාධ කෙරෙහි ඇති බිජ අවම කිරීමට රෝගියාට උපකාර විය හැකි ක්‍රම

- ප්‍රතිකාරවල දිගුකාලීන ඉලක්කය රෝගියාට උපකාර කිරීම මිස හානියක් සිදු කිරීම නොවන බව රෝගියාට පහදා දෙන්න. රෝගිය අත්විදිය හැකි තාවකාලික අනුරූ ආබාධ, ප්‍රතිකාරය අවසන් කිරීමෙන් පසු සති කිහිපයක සිට මාස කිහිපයක් දක්වා කාලය තුළ පහව යනු ඇති බවත් වටහා දෙන්න.
- බොහෝ අනුරූ ආබාධ ඔජ්ඡද මගින් කළමනාකරණය කළ හැකි බව රෝගියාට පහදා දෙන්න.
- රෝගියාගේ ප්‍රතිකාර සම්බන්ධ තීරණ ගැනීමේ ක්‍රියාවලියේදී රෝගියාගේ අදහස් විමසන්න.
- රෝගියාට ගැඩි ගැනීම සහ ලිංගික සරුඛව පිළිබඳව ගැටුම් ඇත්තේම් ඒ පිළිබඳ විශේෂයෙන් වෙනුවෙනු වෙත රෝගිය යොමු කරන්න.
- රෝගියාගේ හැඟීම් සහ අත්දැකීම් වාර්තා කිරීමට දින පොතක් තබා ගැනීමට රෝගිය පොළහුවන්න.
- නුස්ම ගැනීමේ ව්‍යායාම, සංර්କීර්ණය, යෝග සහ හාවනා කිරීම වැනි ගැරීරය ලිංගිල් කිරීමේ ක්‍රම පිළිබඳව රෝගිය දැනුවත් කරන්න.
- රෝගියාට තම ගැරීරයේ වෙනස්කම් ගැන තෝරැම් ගැනීමට සහ වීම ගාරීරක වෙනස්කම් වලට හැඩැගැසීමට අවශ්‍ය කාලය ලබා දෙන්න.

හතරවන පරිවිශේෂය

සංවේදී සහ බැරුරුම් තොරතුරු දැනුම්දීම

අරමුණ -

1. සංවේදී හා බැරුරුම් තොරතුරු (Sensitive and serious information) දැනුම්දීමට අදාළ අවස්ථා හඳුනා ගැනීම
2. සංවේදී සහ බැරුරුම් තොරතුරු සන්නිවේදනය සඳහා සන්නිවේදන කුසලතා වැසි දියුණු කිරීම

සංවේදී තොරතුරු යනු කෙනෙකුගේ අපේක්ෂාවන් අනපේක්ෂිත සහ අහිතකර ලෙස වෙනස් කළ හැකි ඕනෑම කරුණාක් සංවේදී තොරතුරු ලෙස අර්ථ දැක්විය හැකිය.

4.1 සංවේදී තොරතුරු සන්නිවේදනය කිරීමට සිදුවිය හැකි අවස්ථා

- ජීවිතයට තර්ජනයක් වන රෝගභාධ විනිශ්චය
ලදා : පිළිකා, නිදන්ගත වකුගඩු රෝග
- මානසික මට්ටම ක්‍රමයෙන් පිරිහෙන තත්ත්වයන් විනිශ්චය
ලදා: බිමෙන්ශියාව
- වෙනත් තත්ත්වයන්
ලදා: - රෝගය නැවත ඇතිවීම (Recurrences), උත්සන්න වීම හෝ ග්‍රීරය පුරා පැතිරීම
- රෝගය සුවපත් කිරීමට අසමත්වීම, ප්‍රතිකාර නිසා ඇතිවෙන ආපසු හැරවිය තොහැකි අතුරු ආභාධ (ලදා: පාදයක් සැත්කමතින් ඉවත් කිරීමට සිදුවීම)
- ප්‍රතිකාර සඳහා දැක් සත්කාර ඒකකයට (ICU) ඇතුළත් කිරීමට සිදුවීම


සේවා සපයන්නන් විසින් රෝගියාට හෝ රැකඟලාගන්නන්ට හෝ සංවේදී හා බැරුරුම් තොරතුරු දැනුම්දීමේදී විවිධ වැරදි සන්නිවේදන ක්‍රම හාවත කරනු ඇතිය හැක.

- ලදා:
- තොපැනැදිලි ලෙස සන්නිවේදනය
 - හැරීම් විරහිත ලෙස සන්නිවේදනය
 - අධික ගුහවාදී ආක්ල්පයන් තුළින් ව්‍යාප බලාපොරොත්තු ඇතිවන ලෙස සන්නිවේදනය
 - වෙදුන විද්‍යාත්මක වචන හා සංඛ්‍යාන (Statistics) තොරතුරු යොදා ගනීමින් සන්නිවේදනය

සංවේදී හා බැරුරුම් තොරතුරු හොඳුන් හා වංත්තිමය අයුරීන් සහ්තිවේදනය කිරීමෙන් රෝගීයාගේ මෙන්ම පවත්වේ අයගේ රෝගය පිළිබඳව ඇති අත්ථේතිය සහ අපේක්ෂාභාග්‍ය අවම වන අතර, කාංසාව (Anxiety) සහ මානසික අවල්බිනය (Depression) වැනි තත්ත්වයන් හටගැනීම ද අවම වේ.

මිනේම වෙළුන කුමවේදයක් සඳහා මෙන්ම සංවේදී තොරතුරු ලබා දීම සඳහා ද නිවැරදි උපායමාර්ගයක් අවශ්‍ය වේ. මෙහිදී අවශ්‍ය වන මූලික සහ්තිවේදන පියවර "SPIKES" යන කෙටි යෙදුමෙන් සාරාංශගත කර ඇත.

4.2 සහන සත්කාර සේවාවේ සංවේදී තොරතුරු දැනුම්දීම සඳහා නිර්මිත "SPIKES" විශාලයේ පියවර



Source: https://line.17qq.com/articles/gndhogdv_p2.html

S- Setting the environment / පරිසරය සකස් කිරීම

- පෙෂුද්ගලිකත්වය ආරක්ෂාවන ස්ථානයක් තෝරා ගන්න.
- සේවා සපයන්නා විසින් තමන්ව රෝගියාට හඳුන්වා දෙන්න.
- අදාළ අවස්ථාවට අවශ්‍ය වෙනත් පුද්ගලයන් සිටිය යුතුද යන්න විමසා බලන්න.
- රෝගියාට බාධා නොවන පරිසරයක් ඇති කරන්න.
- සුවපහසු ආසනයක් සහ වට්පිටාවක් ලබා දෙන්න.
- රෝගියාට පිළිගන්නා ආකාරයේ පරිසරයක් නිර්මාණය කරන්න.

P- Perception / සංඡ්‍යනය

- රෝගී තත්ත්වය ගැන රෝගියා දැනටමත් දුන්නා දේ හෝ සැක කරන දේ හෝ විමසන්න.
- රෝගියාට රෝගය ගැන තිබෙන අවබෝධයේ මීටම විමසා බලන්න.
- රෝගියා යම් කරුණාක් පිළිගැනීම ප්‍රතික්ෂේප කළහොත් විය පිළිගන්න.
- මෙම අවස්ථාවේදී රෝගියා සමඟ තර්ක කිරීමට නොයන්න.

I- Invitation / ආරාධනය

- රෝගී තත්ත්වය පිළිබඳ තොරතුරු සහ / හෝ ප්‍රතිකාර පිළිබඳ තොරතුරු දැන ගැනීමට කැමතිදැය රෝගියාගෙන් විමසන්න.
- රෝගියා රෝගය පිළිබඳ දැනගැනීමට අකැමැතිනම් එ් බව පිළිගන්න.
- රෝගියා කැමති නම් ප්‍රශ්න වලට පසුව පිළිතුරු දීමට ඉදිරිපත් වන්න.

K- Knowledge / දැනුම

- අවශ්‍ය තොරතුරු ලබාදීමේදී රෝගියාට අවබෝධ කරගත හැකි සේ සරල භාෂාව භාවිත කරන්න.
- ගේර භාෂාව (Body language) ගැන සැලකිලිමත් වන්න.
- කුම්වත්ව අදාළ කාරණායට පිවිසෙන්න.
- කොටස් වශයෙන් තොරතුරු ලබාදෙන්න.
- විරාමයක් ගන්න.
- ප්‍රතිචාර සඳහා රෝගියාට කාලය ලබාදෙන්න.
- අවශ්‍ය තොරතුරු ලබේ ඇති බවට රෝගියාගෙන් සුහදුව කරුණු විමසීමෙන් නැවත තහවුරු කරගන්න. අවශ්‍ය ව්‍යවහාර් නැවත තොරතුරු ලබාදෙන්න.

E- Emotions and Empathy / විත්තවේග සහ සහකම්පනය

- රෝගියාගේ සහ ප්‍රවුල් අයගේ විත්තවේග ප්‍රතිචාර (Emotional reactions) සඳහා සූදානම්ව සිටින්න.
- බිය, කේපය, දුක, ප්‍රතික්ෂේප කිරීම, වරුදකාරී හැඟීම් වැනි ප්‍රතිචාර අපේක්ෂා කරන්න.
- ඔබ දක්වන ප්‍රතිචාර ගෙන සැලකිලිමත් වන්න.
- රෝගිය සහසන්න.

S- Strategy and Summary / උපායමාර්ගය සහ සාරාංශය

- සැකිය අවසාන කරන්න.
- ඊළග පියවර සැලසුම් කිරීම සඳහා රෝගිය කොතරම් සූදානම්පැයි තක්සේරු කරන්න.
- ඊළග පියවර ගෙන සාකච්ඡා කරන්න.
- රෝගියට ආධාර හා උපකාර ලබාගත හැකි ආකාර ගෙන විමසන්න.
- ප්‍රශ්න පිළිගැනීම්හි පිළිතුරු සැපයීම කරන්න.
- ඉදිරි සැලැස්ම සාරාංශගත කරන්න.
- පසුවිපරම් කරන්න.



සිද්ධී අධ්‍යයනය

සංචේදී තොරතුරු දැනුම්දීම සඳහා ඔබ ලබාගත් දැනුම උපයෝගී කොටගෙන පහත සිද්ධී අධ්‍යයනයන් සඳහා ඔබේ ප්‍රවේශය කෙබලද?

- සම්ත වෛද්‍යවරයෝග්. හතලිස් හැවිරදි විවාහකයකු වූ ඔහු දරුවන් දෙදෙනෙකුගේ පියෝග්. වෛද්‍යවරයක වන ඔහුගේ බිරිඳ මේ අවධියේදී තෙවන දරු උපතට සූදානම් වෙමින් සිටියා. වෛද්‍යවරයකු වුවත් ඔහුගේ සිරුර තුළ දරුණු පිළිකා තත්ත්වයක් වර්ධනය වී, විය හඳුනා ගනිද්දී අවාසනාවන්ත මෙස සුව කිරීමට අපහසු තත්ත්වයට පත්ව තිබුණා. මෙය සම්තට දැනුම් දෙන්නේ කෙසේද?
- විසි හය හැවිරදි රුමත් තරැතීයක වූ රැවිති විවාහ වුයේ දහසක් බලාපොරොත්තු හිතේ තබාගෙනයි. ඇයගේ සැමියා වූ අර්ථින්ද සමග සතුරින් කළේ ගෙවද්දී ඔවුන්ගේ කැඳුල්ලට තවත් අමුත්තෙකු විකතු වන ලක්ෂු පහත වූවා. අමු සැමි දෙනාගේ ආදර සැලකිලි මැද කළේ ගතකළ රැවිතිගේ දරු ගැබට තෙමසක් ගත වෙද්දී ඇය නිතර තද තිසරදායකින් පෙන්වනා. මේ සම්බන්ධව පරික්ෂණ කළ වෛද්‍යවරෙන් පැවසුවේ රැවිතිට අදහාගත නොහැකි ප්‍රවතක්. විනම් ඇය ග්ලියෝබ්ලාස්ටෝමා මල්ටීගෝම් (Glioblastoma Multiform; GBM) නමැති දුර්ලන පිළිකා තත්ත්වයෙන් පීඩා විදින බවයි. වියට ප්‍රතිකාර විනාම ඇරඹිය යුතු බවත්, ඔෂ්ඨ හා විකිරණ ප්‍රතිකාර ලබා දීමට සහ අදාළ සැත්කම සිදු කිරීමට පෙර දරු ගැබ ඉවත් කළයුතු බවත් රැවිතිට හා රැවිතිගේ සැමියාට පැහැදිලි කර දෙන්නේ කෙසේද?
- සෙනුරි පවුලේ විකම දරුවා. සෙනුරිට වයස අවුරුදු නවයයි. ඇය ඇයගේ දෙමාපියන්ට ලැබුණේ ඔවුන් දරුවන් නොමැතිව අවුරුදු පහක් පමණ ප්‍රතිකාර ගෙනීමෙන් අනතුරුවයි. සෙනුරි ප්‍රසිද්ධ බාලිකා පාසලක හතරවන ග්‍රේනියේ ඉගෙනුම ලබම්න් සිටි අතර ඇය සියලු විෂයයන්ට මෙන්ම විෂය බාහිර ක්‍රියාකාරකම් වලට ද විකසේ ඉහළින්ම සමත්කම් දැක්වාවා. ඒ ගැන සියුම් ආබිම්බරයක් සෙනුරිගේ දෙමාපියන්ට තිබුණා. නිරෝගී ප්‍රවිතයක් ගතකළ සෙනුරිට හඳුසියේම වැළඳුන උනා-සෙම්ප්‍රතිශ්‍යාව හේතුවෙන් ඇයට වෛද්‍ය ප්‍රතිකාර ලබා දුන්නා. මුළුන් විය සුව වන ලක්ෂු පෙන්වුවත් සතියකින් පමණ නැවතත් වීම රෝග ලක්ෂණ මතුවාවා. විහිදු ලේ වාර්තා කිහිපයක් පරික්ෂා කිරීමෙන් අනතුරුව සෙනුරි ලියුකේමියා රෝගී තත්ත්වයෙන් පෙළෙන බව හෙළුවාවා. මේ බව ඇගේ දෙම්විපියන්ට දැනුම් දෙන්නේ කෙසේද?

Discussing Serious News (Alternative to Breaking Bad News)
"Low Tech - High Touch"

Regional Guidelines for Breaking Bad News Developed from National Council for Hospice Palliative Care Services North Ireland "Feb 2003"	Guidelines on the Breaking of Bad News Approved by Clinical Guidelines Steering Group of England-March 2005
1. Prepare yourself 2. Prepare your setting 3. Prepare your patient 4. Providing information 5. Providing support 6. Providing a plane 7. After the interview	1. Preparation 2. What does the patient know? 3. Is more information wanted? 4. Give a warning shot 5. Allow denial 6. Explain (if requested) 7. Listen to concerns 8. Encourage ventilation of feelings 9. Summary and plan 10. Offer availability

පස්වන පරිවිෂේෂය

රෝගය සමඟ පිටත්වීමට සවිබලුණ්වීම උදෙසා සන්නිවේදනය

අරමුණ -

1. රෝගය සමඟ පිටත්වීම සඳහා අනුගතවීමට පුද්ගලයින් ගත්තා ක්‍රියාමාර්ග ප්‍රධාන ප්‍රතිච්‍රිත කරගැනීම
2. රෝගය සමඟ පිටත්වන්නන් හා කටයුතු කිරීමේදී සන්නිවේදනය කළ යුතු කරගතු හඳුනාගැනීම
3. රෝගීන් සවිබල ගැන්වීම සහ රෝගීන්ට ලබාගත හැකි ආර්ථික හා සමාජයේ සහයෝගයන් කවරේදුයි හඳුනාගැනීම

5.1 පිටත්වන තරජ්‍යාක් වියහැකි රෝගාධායක් සහිතව පිටත්වන්නන් සමඟ කටයුතු කිරීමේ වැදගත් වන කරුණු

- රෝගීයාගේ හැඟීම් වලට සංවේදී වන්න. ඔහුගේ හෝ ඇයගේ පවුලේ අනෙකුත් සාමාජිකයන් සහ මිතුරන් සමඟ තමන්ට ඇති ගැටලු ගෙන කතා කිරීමට ඔහු හෝ ඇය දිරීමන් කරන්න.
- රෝගීයාට මූල්‍යමය ගැටලු ඇතිනම් එ් සඳහා උපකාර කළහැකි සම්පත් බායකයින් / රජයේ ආයතන / සංවිධාන වෙත යොමු කරන්න.
- රෝගීයාට සහායක කණ්ඩායමකට (Supportive group) සම්බන්ධ වීමට දෙරියමත් කරන්න.
- රෝගීයාගේ අවශ්‍යතාවය අනුව රෝගීය මානසික, සමාජයේ සහ අධ්‍යාත්මික සත්කාර සේවාවන් වෙත යොමු කිරීම සිදු කරන්න.
- රෝගීයාට හැකිතරම් ක්‍රියාක්ලීව සිරීමට උපදෙස් දෙන්න. ගාරීරික ක්‍රියාකාරකම් මගින් රෝගය සමඟ දිවි ගෙවන්නන්ගේ මානසික අවසීඩින තත්ත්ව මෙන්ම ඇතැම් රෝග තත්ත්වයන් නැවත හටගැනීමේ ප්‍රතිශතයද අවම වේ.
- ප්‍රතිකාර වලින් පසු ගාරීරික හා මානසික වෙනස්කම් වලට හැඩගැසීම සහ රෝගය නැවත ඇතිවීමට ඇති අවස්ථාව පැවැත්‍රව ඇති බිය සමඟ කටයුතු කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කරන්න.
- ප්‍රතිකාර සම්පූර්ණ කළ රෝගීන් සඳහා පසු විපරම් සත්කාර සැලැස්ම සහ සෞඛ්‍යසම්පත්න් පිටත රටාවක් සඳහා වන මාර්ගෝපදේශ සාකච්ඡා කරන්න.

- ප්‍රතිකාර හේතුකොටගෙන ප්‍රමාද වී ඇතිවිය හැකි අතුරු ආබාධ (Delayed side effects) ගෙන දැනුවත් කරන්න. උදාහරණ මෙසි හඳු හා පෙනහැල් ආබාධ, අස්ථි බිඳීම්, දෘජ්මී සහ ගුවනා සංකුලතා, වසා ගැටිති ඉදිමීම් වැනි වෙනත් ගැටුලු ඇතුළත් විය හැකිය.
- රෝගය නිසා ඇතිවන පවුල් ගැටුලු සහ ඒවාට මුහුණා දියහැකි කුම සාකච්ඡා කරන්න.
- ප්‍රතිකාර ලබාගන්නා ප්‍රමාද රෝගීන් සඳහා උරුවාගේ ප්‍රතිකාර සාරාංශය, පසුවිපරම සැලැස්ම, පසුවිපරම සායන, දිගුකාලීන හා කේරිකාලීන බලපෑම් ගෙන දෙමාපියන් හෝ හාරකරුවන් හෝ සම්ග සාකච්ඡා කරන්න.



5.2 රෝගීන් සවිබලගැන්වීම සහ රෝගීන්ට ලබාගත හැකි ආර්ථික හා සමාජයීය සහයෝගයන් ලබාගැනීම සඳහා වැදගත්වන කරණු

- ආර්ථික ගැටුලු වළක්වා ගැනීම සහ පාලනය සඳහා රෝගියාට සහ විම පවුලේ සාමාජිකයන්ට උදාවී කළ හැකි යුතීන් සහ නිතම්තුදීන් හඳුන්වා දිය හැකිය.
- රජයෙන් සහ සමාජ සේවා දෙපාර්තමේන්තුව හරහා ලබාදෙන සහනාධාර පිළිබඳව ග්‍රාම සේවා නිලධාරීන්ගෙන් සහ ප්‍රාදේශීය උම් කම් කාර්යාලයේ නිලධාරීන්ගෙන් අසා දැන ගත හැකිය.
- සහන සත්කාර සේවා සපයන ස්වේච්ඡා ආයතන වල සහාය ලබාගත හැකිය.
- රෝගියාට සහ විම පවුලේ සාමාජිකයන්ට අවශ්‍ය විවක්‍යා නිති ආධාර ලබාගැනීම සඳහා අදාළ ආයතන වෙත යොමු කළහැකිය.
- රෝගියා සහ පවුලේ සාමාජිකයන් රක්ෂණ ආවරණ ලබාගෙන ඇතිවිටදී අදාළ ප්‍රතිලාභ ලබාගැනීමට දැනුවත් කළහැකිය.

5.3 රැකියාව / ආදායම් මාර්ග පවත්වා ගැනීම සඳහා වැදගත්වන කරණු

- රැකියා ස්ථානයට රෝග තත්ත්වය පිළිබඳ තොරතුරු සපයා සහනයක් ලබාගැනීමට උනන්දු වන්න.
ලදා: රජයේ සේවකයන් සඳහා ආයතන සංග්‍රහයේ දක්වා ඇති සහන
- රෝගී වූ ආදරණීයකාට සේවය රැකියාවක නිරත වීමට හැකියාව පවතී නම් එෂ් සඳහා අනුබල දෙන්න.
- ගෙහාණිත ව්‍යාපාර කිරීමට රාජ්‍ය හෝ රාජ්‍ය නොවන සංවිධාන වල සහාය ලබාගැනීමට උනන්දු වන්න.

5.4 රෝගීන්ගේ ආර්ථික හා සමාජයීය ගැටුවලට සහනය ලබාදීම සඳහා රජයේ ක්ෂේත්‍ර නිලධාරීන්ගේ දායකත්වය

5.4.1 ග්‍රාම නිලධාර

- අනෙකුත් රජයේ නිලධාරීන් සේවා අවශ්‍යතාවය මත සම්බන්ධීකරණය කිරීමේ හැකියාව ඇත

5.4.2 ආර්ථික සංවර්ධන නිලධාර

- රජයේ සංවර්ධන වැඩසටහන් ගම් මට්ටමෙන් ක්‍රියාත්මක කිරීමේ ප්‍රමුඛ කාර්යනාරයක් ඉටු කරයි
- ගම් ජනතාවගේ අවශ්‍යතා හඳුනාගෙන සංවර්ධන වැඩසටහන් සහ සහන සත්කාර සේවා ගම් මට්ටමෙන් සංවිධානය කිරීමේ හැකියාව ඇත

5.4.3 දැව් නැගුම සංවර්ධන නිලධාර

- ගම් මට්ටමේදී සහනාධාර හා රක්ෂණ ප්‍රතිලාභ අවශ්‍ය පවුල් හඳුනාගැනීම සිදු කරනු ලබයි

ලදා: ● රෝගීන්ගේ පවුල් සඳහා මෙම සහනාධාර ලබාදීම කඩිනම් කිරීම
● රෝගීන් සඳහා නිවාස ආධාර වැඩසටහන් වලදී ප්‍රමුඛත්වයක් ලබාදීම
● පාසල් ලුමුන් සඳහා ශිෂ්‍යනාධාර ලබාදීමේ වැඩසටහන් වලදී ප්‍රමුඛතාවය ලබාදීම

5.5 ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සිය කාර්යාලය පවත්වා ගෙන යන ක්ෂේත්‍ර නිලධාරීන්

5.5.1 සමාජ සේවා නිලධාර

- රජයේ බොහෝ සහනාධාර දීමනා වැඩසටහන් ක්ෂේත්‍රයේදී සම්බන්ධීකරණය කරනු බෙන්නේ මෙම නිලධාරීන් විසිනි.

ලදා: ● ක්ෂේත්‍රයේදී රෝගීන් හඳුනාගැනීම
● රෝගීයාගේ සහ පවුල් උදාවියගේ අවශ්‍යතා හඳුනාගැනීම

- අවශ්‍යතා ඇති රෝගීන් සඳහා වෙළුනාධාර සහ සහනාධාර / දීමනා ලබාදීමට අවශ්‍ය කටයුතු සූදානම් කිරීම
- රෝගීන් සායන සඳහා යොමු කිරීම
- නිසි ප්‍රතිකාර ලබන්නේ දැයි (ඩාජ්ඡල ලබාගැනීම ඇතුළුව) පසුව්පරම් කිරීම
- රෝගියා සහ පවුලේ සාමාජිකයන් රැකබලාගැනීම සඳහා පවුල සංවර්ධනය කිරීමේ සැලැස්මක් සකස් කිරීම
- විම ක්‍රියාකාරී සැලැස්ම පිළිබඳ ප්‍රගතිය විමසා බැඳීමට පසුව්පරම් කිරීම

5.5.1.1 සමාජ සේවා නිලධාර හරහා ර්‍යය රෝගීන් වෙත ලබාදෙන දීමනා

- මහජනාධාර (පවුලේ යැපෙන්නන් සංඛ්‍යාව අනුව වෙනස් විය හැකිය)
- ආබාධිත දීමනා, වැඩිහිටි දීමනා, රෝගාධාර දීමනා
- ගිණුම්ව වැඩසටහනන්
- ජනාධිපති අරමුදාලින් සැපයෙන ආධාර වැඩසටහනන් (අදාළ නිර්දේශ සහිතව)

5.5.2 උපදේශන නිලධාර

රෝගාධාධිකින් පසුවන රෝගියා සහ විම පවුලේ සාමාජිකයන් සඳහා උපදේශන සේවා, අවශ්‍යතාවය මත ලබාදිය හැකි ප්‍රහුණුව මත් නිලධාරියෙකි.

5.5.2.1 රෝගියා සහ පවුලේ සාමාජිකයන්ගේ සුව සහනය සඳහා උපදේශන නිලධාරීන් විසින් ලබාදෙන දායකත්වය

- රෝගියාගේ සහ පවුලේ උද්‍යිග්‍රී මානසික ගක්තිය ගොඩනැගීම
- රෝගියාට සහ පවුලේ උද්‍යිග්‍රී අවශ්‍ය තොරතුරු ලබාදීම
- රෝගියාට රැකබලාගැනීමේදී මතුවන සත්‍ය ගැටුම හැඳුනාගෙන ඒ සඳහා සුදුසු පිළියම් යෙදීම
- ප්‍රතිකාර කළ හැකි සහ සුව කළ හැකි රෝගීන් නිසි ප්‍රතිකාර ලබාගැනීම සඳහා උනන්දු කරවීම සහ පසුව්පරම් කිරීම
- රෝගය සමග ජ්‍යවත් වීම සඳහා රෝගියා සවිබල ගැන්වීම
- රෝගියා මියගිය පසුව ද පවුලේ සාමාජිකයන්ගේ උපදේශන අවශ්‍යතා සඳහා පිළියම් යෙදීම

5.5.3 සමාජ සංවර්ධන නිලධාර

- ප්‍රාදේශීය ලේකම් කාර්යාල බල ප්‍රදේශයේ ක්‍රියාත්මක වන සමාජ සංවිධාන, රෝගීන් රැකබලාගැනීමේ කටයුතු සඳහා යොමු කරනු ලබයි.

5.5.4 වනිතා කටයුතු සංවර්ධන නිලධාර

- ජීවිතයට තර්ජනයක් වියහැකි රෝග වලින් පිඩා විදින කාන්තාවන් හෝ පවුල් හෝ සඳහා ප්‍රමුඛතාවය ලබාදී විම සේවාවන් සම්බන්ධීකරණය කරනු ලබයි.

ලදා:
කාන්තාවන් සඳහා සහන ණය
නිවාස ආධාර
ස්වයං රැකියා ආධාර

5.5.5 ලමා හිමිකම් ප්‍රවර්ධන නිලධාර

- රෝග වලින් පිඩා විදින පවුල්වල අවබ්‍රූහම් දරුවෙන් හඳුනාගෙන ඔවුන්ගේ අවශ්‍යතාවයන් ඉටු කිරීම සඳහා සම්බන්ධීකරණය කරනු ලබයි.
ලදා:
ඔවුන් සඳහා පෝෂණ වැඩසටහන්, ශිෂ්‍යත්ව වැඩසටහන්, නිවාස වැඩසටහන් හඳුන්වා දීම සම්බන්ධීකරණය කිරීම

5.5.6 වැඩිහිටි හිමිකම් ප්‍රවර්ධන නිලධාර

- වැඩිහිටි අයිතිවාසිකම් වෙනුවෙන් කටයුතු කරනු ලබයි.
ලදා:
වැඩිහිටි සංවිධාන සම්බන්ධීකරණය කිරීම

5.5.7 විද්‍යා හා තාක්ෂණ නිලධාර

- ප්‍රාදේශීය ලේකම් කාර්යාල බල ප්‍රදේශයේ වෘත්තීය සහ තාක්ෂණ ප්‍රහැරුව ලබාදෙන විද්‍යා සහ තාක්ෂණ ප්‍රහැරුව මධ්‍යස්ථාන හරහා අවශ්‍ය පුද්ගලයන්ට වෘත්තීය සහ තාක්ෂණ ප්‍රහැරුව ලබාදීම සම්බන්ධීකරණය කිරීම

නයවන පරිවීපේදය

දරුවන් සමඟ සන්නිවේදනය

අරමුණ -

1. රෝගී දුරුවෙකු සමඟ සන්නිවේදනය කරන්නේ කොසේදැයි අවබෝධ කරගැනීම
2. දෙම්විපියෙකුගේ හෝ පවුලේ සාමාජිකයෙකුගේ හෝ රෝගී තත්ත්වය පිළිබඳව දුරුවෙකු සමඟ සන්නිවේදනය කරන්නේ කොසේදැයි දැනගැනීම
3. දෙම්විපියෙකුගේ හෝ පවුලේ සාමාජිකයෙකුගේ හෝ මරණය දැනුම්දීම සඳහා දුරුවා සමඟ සන්නිවේදනය කරන්නේ කොසේදැයි දැනගැනීම

6.1 රෝගී දුරුවෙකු සමඟ සන්නිවේදනය

රෝගයක් වැළඳි ඇති බව හඳුනාගත් දුරුවන් සඳහා වයසට ගැළපෙන මෙන්ම එ් දුරුවාට අවබෝධ කරගත හැකි අන්දමට ඔවුන්ගේ රෝගී තත්ත්වය පැහැදිලි කළ යුතුවේ. ඔවුන්ගේ රෝගයේ ස්වභාවය සමඟ අදාළ ප්‍රතිකාර, අතුරු ආබාධ මෙන්ම රෝගය පාලනය කිරීම සඳහා ඇති හැකියාව, ගෙරිරුව දැනෙන වේදනාවන් මෙන්ම අනිකුත් අඛණ්ඩතා ඇතිවීමේ හැකියාව පිළිබඳවත් ඔවුන් දැනුවත් කළ යුතුය. විසේ තොරතුරු පැහැදිලි කරදීම මගින් දෙමාජියන් තුළ විශ්වාසය තහවුරු කිරීමට සහ රෝගී දුරුවන් රුකුඩාගත්තා සෞඛ්‍ය කාර්යමන්ඩලයේ සාමාජිකයන් කෙරෙහි දෙම්විපියන්ගේ / හාරකරුවන්ගේ ඇති විශ්වාසය වර්ධනය කිරීමට උපකාරී වේ.



- රෝග විනිශ්චය සිදු කළ වහාම රෝගී දුරටුවා සහ දෙම්විපියන් සමග සන්නිවේදන ක්‍රියාවලිය ආරම්භ කළ යුතු වේ.
- හැකි නම්, දුරටුවාගේ ඇස් මට්ටමට සමඟාත වන ලෙස වාඩිවී කතා කරන්න.
- ඔවුන් ඇමේල් සිටින්නේ නම්, ඔවුන්ට ඉහළුන් සිටිගෙන සිටිමට වඩා ඔවුන්ට ආසන්න පුවුවක වාඩි වන්න.
- ඔබ අතර ඇති බාධක ඉවත් කරන්න. මේසයේ දෙපැන්තේ වාඩි තොවන්න.
- විවෘත ඉරියවී භාවිත කරන්න. උදාහරණයක් ලෙස ඔබේ දැන් හරස් කරනවාට වඩා කළවා මත තබා ගන්න.
- ඔබේ සම්පූර්ණ අවධානය ඔවුන්ට දෙන්න.
- ඔවුන් දෙසට හිස හැමීම සහ නැඹුරු වීමෙන් ඔබ සවන් දෙන බව පෙන්වීය හැකිය.
- දැනුගැනීමට කරඳු ඇත්දැයි දුරටුවාගෙන් වීමසන්න.
- අවශ්‍ය නම් දෙමාපියන් සහ අනෙකුත් පවත්‍රේ සාමාජිකයන් සමග වෙනම හිඳ කතා කරන්න.
- රෝග විනිශ්චය, දුරටුවාගේ රෝග තත්ත්වය සහ ඉඩිර් සැලැස්ම පිළිබඳ සත්‍ය තොරතුරු බෙදා ගන්න.

6.2 රෝග පිළිබඳව දුරටුවා සමග කතා කිරීමේදී සැලකිය යුතු දේ

6.2.1 දුරටුවාගේ හැසිරම සහ මනස ක්‍රියාකාරන ආකාරය ගෛවිෂණුය කර සංවාදය ගොඩනගන්න

උදාහරණයක් ලෙස දුරටුවා කනස්සල්ලෙන් සිටින බව පෙනෙනවා නම්, “පුතා මොනවද හිතන්නේ කියලා මට කියන්න පුව්වන්දා? ” යැයි ඇසිය හැකිය.

6.2.2 ඔවුන් පැවසු දේ ඔබ තේරුම් ගෙන ඇත්දැයි පරික්ෂා කරන්න

උදාහරණයක් ලෙස රීළුගට සිදුවන දේ ගැන කනස්සල්ලෙට පත්ව සිටින බව ඔවුන් පවත්තා ඇත්තේ නම් ඔබට මෙසේ ඇසිය හැකිය: “රීළුගට සිදුවන දේ ගැන ඔබ දුකට පත්ව සිටින බව පුතා පැවසුවා, වී මොන ආකාරයටදා? ඔබ දුකින් සිටින්නේ මොනවා ගැනදා? ” යැයි ඇසිය හැකිය.

6.2.3 දුරටුව්ට රෝග විනිශ්චය පැවසීමේදී

ඔවුන්ට තේරුම් ගත හැකි සරල විවෘත යොදා ගන්න. ඔවුන්ට ඕනෑම වේලාවක ඕනෑම ප්‍රශ්නයක් ඇසිමට ඉඩ ලබා දෙන්න.

6.2.4 සංචාරය සාරාංශගත කිරීම

සංචාරය අවසානයේ ඔබ තෝරැම් ගත් දේ සාරාංශගත කර ඔබට කිසිවක් මගහැරේ ඇත්දැයි දුරුවාගෙන් විමසන්න.

6.3 වයසට සරලන පරිදි මෙන්ම ඒ ඒ දුරුවාට අවබෝධ කරගත හැකි ප්‍රමාණයට දුරුවා දැනුවත් කිරීම

ඔබ රෝගය පිළිබඳව දුරුවාට පවත්තා දේ ඔහුගේ හෝ ඇයගේ වයස මෙන්ම ඒ ඒ දුරුවාට අවබෝධ කරගත හැකි ප්‍රමාණය මත රඳා පවතී. විවිධ වයස් මට්ටම්වල ප්‍රමාණ නොවා ඇත්තේ ප්‍රමාණය මත රඳා පවතී. විවිධ වයස් මට්ටම්වල ප්‍රමාණ නොවා ඇත්තේ ප්‍රමාණය මත රඳා පවතී.

6.3.1 වයස අවුරුදු 0 සිට 3 දක්වා

- රෝගය පිළිබඳව තෝරැම් ගැනීමට නොහැක.
- බොහෝ දෙනා වෛද්‍ය කාර්යමන්ඩලයට, වෛද්‍ය පරීක්ෂණ වලට බියවෙති.
- තම රෝග තත්ත්වය පිළිබඳව කොතරම් දුරට දුරුවාට වැටහිමක් ඇත්දැයි දැනැගැනීමට අපහසු විය හැකි නමුත් දෙම්විපියන් ලබා සරල, පැහැදිලි සහ සහනදායී හාජාවකින් ඉදිරි සිදුවීම් ගැන ඔවුන්ට පැවසිය යුතුය.
- පෙර පාසල් දුරුවන්ට සඳහාකාලීකවම රෝහලේ ජීවත් වීමට තමන්ට සිදුවේ යයි බියක් ඇති විය හැකිය. ප්‍රතිකාර අවසන් වූ පසු ඔහුට හෝ ඇයට නිවසට ආපසු යා හැකි බව දුරුවාට කියන්න (විය සත්‍ය නම් පමණුක්). දුරුවා තව දින කියක් රෝහලේ සිරිදැයි ඔබ දන්නේ නම්, විම විස්තර බෙදා ගන්න.

6.3.2 වයස අවුරුදු 3 සිට 7 දක්වා

- රෝගය පිළිබඳව සරලව පැහැදිලි කරන්න.
- දුරුවා සිදුකළ ක්‍රියාවක් නිසා රෝගය ඇති නොවූ බවට සහතික විය යුතුය.
- කිසිවෙක ඔවුන්ට අත් නොහරින බවට / තනි නොකරන බවට සහතික වීම අවශ්‍ය වේ.
- සිදුකරන පරීක්ෂණ සහ ප්‍රතිකාර ගැන දුරුවා සමග අවංකවි කතා කරන්න. විසේම ඔවුන්ට වඩා සුවපත් වීමට උපකාර කිරීම සඳහා ප්‍රතිකාර කරන බව පැහැදිලි කරන්න. ඔවුන්ට ඇතිවන වෛද්‍යාව අඩු කිරීමට වෛද්‍යවරුන්ට උපකාර කළ හැකි බව ඔබට පැහැදිලි කළ හැකිය.
- මෙම වයස් සිමාවේ පසුවන දුරුවන්ට ද තමන්ට රෝහලේම දිගටම ජීවත් වීමට සිදුවේ යයි බියක් ඇතිවිය හැකිය. විඛැවීන් දුරුවාට නැවත නිවසට යාමට හැකිබව දැනුම්දීම ඉතා වැදුගත් වේ (විම කරනු සාත්‍ය නම් පමණුක්).

6.3.3 වයස අවුරුදු 7 සිට 12 දක්වා

- රෝගය පිළිබඳව වඩාත් සිව්ස්තරාත්මක පැහැදිලි කිරීමක් තේරේමේ ගත හැකිය.
- ඔවුන් වැරදි දෙයක් කළ නිසා රෝගය ඇති වූ බව විශ්වාස කිරීමට ඇති ඉඩකඩ අඩුය.
- සුවත්මට නම් ඔවුන් ඔෂ්ඨධිය ප්‍රතිකාර සහ වෙනත් ප්‍රතිකාර ලබාගත යුතු බව තේරේමේ ගැනීමට වැඩි ඉඩක් ඇත.
- දුරුවන් වේදනාවට බිය වේ. වැඩැවීන් පරීක්ෂණ සහ ප්‍රතිකාර වලින් ඇතිවිය හැකි වේදනාව ගැන ඔවුන් සමග අවංකව කතා කරන්න.
- පොත් පත්, රෙපවාහිනිය සහ අන්තර්ජාලය වැනි වෙනත් මුලාශ්‍ර වලින් රෝගය පිළිබඳ පනිවිඩ අසා තිබේමට පිළිවන. ඔහු හෝ ඇය ඉගෙන ගන්නා/අසා ඇති ඕනෑම තොරතුරක් ඔබ සමග බෙදා ගැනීමට දුරුවා දීමින් කරන්න.

6.3.4 යොවුන්විය

- රෝගය පිළිබඳ සිංකීර්ණ පැහැදිලි කිරීමක් තේරේමේ ගතහැකි අතර බොහෝ දුරුවන්ට තම රෝගය පිළිබඳව විවිධ ගැටුම තිබිය හැකිය. වැමෙන්ම ඔවුන්ගේ රෝග විනිශ්චය ගැන වැඩි විස්තර දැන ගැනීමට ඔවුන් උනන්දු විය හැකිය.
- පාසලේ වැඩ කටයුතු, ක්‍රිඩා කටයුතු සහ මිතුරන් හමුවීම වැනි එදිනෙදා ප්‍රිවිතයේ වැඩකටයුතු වලට රෝග ලක්ෂණ වලින් සිදුවන බලපෑම අනුව වීම දුරුවන් තම රෝගයේ ස්වභාවය ගැන සිතීමට බොහෝ දුරට ඉඩ ඇත.
- ඔවුන් විවිධ මුලාශ්‍ර වලින් රෝගය පිළිබඳ වැඩිදුර තොරතුර සොයා බැඳීමට ඉඩ ඇත. දුරුවා වෙනත් තැහැකින් ලබා ගන්නා ඕනෑම විස්තරයක් ගැන වීමසීමට අවස්ථාව ලබා දෙන්න.
- විසේම, දුරුවා තුළ යම් බියක් ඇත්නම් ඒ මොනවාදැයි නිශ්චිතවම දැන ගන්න. විවිධ ඔබට විය ඇනෙක් සොඩිය සේවා කත්ත්බායම සමග සාකච්ඡා කොට දුරුවාට අවශ්‍ය සහනය ලබා දීය හැකි වෙයි.
- ඔවුන්ගේ ප්‍රතිකාර සම්බන්ධයෙන් තීරණ ගැනීමේදී දුරුවාගේ අවශ්‍යතාවයන් සහ අදහස් වීමසන්න.
- බොහෝ විට ඔවුන් තම ගාර්ටික පෙනුම තම වයසේ අන් ඇය සමග සංස්න්දහය කිරීමට පිළිවන. ඔවුන් තම හිසකෙක් අහිමි වීම, බර අඩුවීම සහ වෙනස්වීම පිළිබඳ කනස්සල්ලට පත්විය හැකිය. රෝගය සහ රෝග ප්‍රතිකාර අතරතුරදී ඇතිවිය හැකි අතුරු ආබාධ ගැන දුරුවා සමග අවංකව කතා කරන්න.



6.4 තම රෝගීවූ ආදරණීයන් පිළිබඳව දුරෑවන් සමග කතා කිරීම

1. ඔබට පැවසීමට අවශ්‍ය දේ කළුන් සූජාහම් කරගන්න - සංචාරය සඳහා යුතුතියෙකු / සම්පාදන මිතුරේකු වැනි, දුරෑවාට සම්පාදන තවත් අයෙකු සම්බන්ධ කරගන්නේදැයි සිතා බලන්න. විවිධ වයස්වල දුරෑවන් සිටි නම් ඔබට පළමුව වැඩිහිටි දුරෑවන් සමග කතා කළ හැකිය. වැඩිහිටි දුරෑවන්ට කුඩා දුරෑවන්හට තොරතුරු පැවසීමට උපකාර කළ හැකිය.
2. සංචාරයට සුදුසු වට්පත්වාව සකසන්න - තොරතුරු දුරෑවන් සමග බෙදා ගැනීමේදී සහ්සුන්ව සහ පැහැදිලිව කතා කිරීම වැදුගත් වේ.
3. දුරෑවන්ට ඔවුන්ගේ හැරීම් ප්‍රකාශ කිරීමට ඉඩ දෙන්න - දුරෑවන් කළබලයට සහ කම්පනයට පත් විය හැකිය. විමතිසා ඔවුන්ගේ හැරීම් තහවුරු කරන්න. තමන්ට දැනෙන හැරීම් කොතරම් අනියෝගාත්මක විය හැකිද යන්න ඔබට වැටහෙන බව හැගවන්න. සියලු කරුණු විකවර සාකච්ඡා කිරීමට අපහසු ලෙස හැගෙන්නේ නම්, වී සඳහා දුරෑවා කැමති වෙනත් අවස්ථාවක් යොදා ගන්න. සැමවිටම අඛණ්ඩ සන්නිවේදනය සඳහා දොර විවෘතව ඇති බව ඔවුන්ට සහතික කරන්න.
4. දුරෑවාගේ වයස මෙන්ම ඒශ්ච දුරෑවාට අවබෝධ කරගත හැකි ප්‍රමාණයට ගැලපෙන පරදී සන්නිවේදනය කිදු කරන්න - සාමාන්‍ය සහ පුරුෂුරුදු වචන භාවිත කරන්න. වැදුගත් විෂයයන් සම්බන්ධයෙන් වුවද කුඩා දුරෑවන්ට කෙටි අවධාන කාලයක් නිබෙන බවින් රෝගය පිළිබඳ සංචාරය වික් වරකට වඩා වැඩි වාර ගණනක් කිරීමට සිදුවිය හැකිය.
5. වසන්තිය උපදේශකයෙකුගේ සහාය ලබා ගන්න - ඔබ දුරෑවන් සමග කතා කිරීමට පෙර හෝ ඉන් පසුව හෝ ඕනෑම අවස්ථාවක අමතර සහායක් අවශ්‍ය බව හැගේ නම්, රෝගලේ මානසික සොඛන ඒකකයට හෝ මහෝවෙද්‍යවරයෙකුට හෝ ඒ බව දැනුම් දී අඟාල දුරෑවන්ගේ ප්‍රශ්න වලට පිළිතුරු දීමට ගැලපෙන කුමෝපායයන් සොයා ගැනීමට ඔබට උපකාර ලබා ගත හැකිය.

6.5 දෙම්විපියෝකුගේ මරණය පිළිබඳව දුරුවෙකුට දැනුම් දීම සඳහා දුරුවා සමග කතා කිරීම

- දුරුවාගේ වයස මෙන්ම ඒ ඒ දුරුවාට අවබෝධ කරගත හැකි ප්‍රමාණයට ගැඹුපෙන ලෙස නිසි වෙලාවට, විවෘතව සහ අවංකව මේ පිළිබඳව දුරුවෙන් සමග සන්නිවේදනය කළ යුතු බව බොහෝ අධ්‍යයනයන් මගින් පෙන්වා දී ඇත.
- පවුලේ දුක නිවාලන ක්‍රියාවලියේදී දුරුවෙන් සමග සන්නිවේදනය අත්‍යවශ්‍ය අංගයක් වේ.
- ලැබෙන තොරතුරු පිළිබඳව සාකච්ඡා කිරීමට දුරුවෙන්ට අවස්ථාව ලබා නොදීම, සාංකාව ඇතිවේමට හේතුවිය හැකිය.
- නිවැරදි අවංක තොරතුරු දුරුවාට ලබාදීමෙන් වැරදි අවබෝධයන් ඇතිවේම වැළකෙන අතර, දුරුවෙන් තුළ අසාමාන්‍ය ලෙස බිය දුනවන මායාරූපක (Fantasies) ඇතිවේම වළක්වයි. මරණයට පත්වූ සිය මව හෝ පියා ‘නිදි’ යැයි වැනි දැන් පැවසීම නුසුදුසු බව පර්යේෂකයන්ගේ මතයයි.
- මරණය පිළිබඳ සංක්‍රෑපය දුරුවාට අවබෝධ කරගැනීම සඳහා පවුල්, අසළ්‍යවාසීන්ගේ තොළුතින්ගේ මරණ පිළිබඳව සහ අනික්ත පණ නියෙන සතුන් හා ගාකවල මරණ පිළිබඳව ඇති පුද්ගලික අත්දැකීම් දුරුවෙන් සමග කතා කිරීම ඔබට කළ හැකිය.
- ඉතා කුඩා දුරුවෙන් මියිනිය කෙනෙකුට නැවත පණ ලබාගිය හැකි යැයි සිතයි. නමුත් දුරුවා වැඩෙන විට සහ බුද්ධිමය වර්ධනය සිදුවන විට මරණයේ යථා ස්වභාවය පිළිබඳව අවබෝධ වීමට පටන් ගනී.
- දුරුවෙන්ගේ සංජානනය (Perception) පිළිබඳව පුත්‍රී අවබෝධය දුරුවෙන් සමග සව්‍යලඳායී සන්නිවේදනය සඳහා ඉතා වැදුගත් වේ.

හන්වන පරිවිෂේෂය

පිටතයේ අවසාන කාලයේදී සහ වියෝගකේදී සන්නිවේදනය භාවිතය

අරමුණු -

1. රෝගීයෙකුගේ අවසාන අවධියේදී සන්නිවේදනයේ ඇති වැදගත්කම හඳුනාගැනීම
2. රෝගියාගේ අවසාන කාලය සහ මරණය වැනි සංවේදී අවස්ථා සඳහා සූදානම් කිරීමේදී සන්නිවේදන කුසලතා උපයෝගී කරගැනීම
3. වියෝගකේදී පවුලේ සාමාජිකයන්ට සහ රැකබලාගන්නන්ට ලබාදෙන රැකවරණය සඳහා යහපත් සන්නිවේදනයේ ඇති වැදගත්කම හඳුනාගැනීම

7.1 සහන සත්කාර සේවය සහ පිටතයේ අවසාන කාලයේදී ලබාදෙන සත්කාරය සඳහා සූදානම් විම

- පිටතයේ අවසාන අවධියේ පසුව රෝගීයෙකුට සත්කාර සැපයීමේදී සන්නිවේදනය ඉතා වැදගත් වේ. රෝගියා සහ විම පවුලේ සම්පත්මයන්ට අවශ්‍ය තොරතුරු නිකියාකාරව ලබාදීම තුළින් ඇතිවිය හැකි සෞඛ්‍යමය මෙන්ම සෞඛ්‍යමය තොට්‍ය ගැටුලු බොහෝමයක් පහසුවෙන් විසඳා ගත හැකිය. උදාහරණ ලෙස, අනවශ්‍ය ලෙස දැඩි සත්කාර ඒකක වලට ඇතුළත් කිරීම්, අනවශ්‍ය සෞඛ්‍ය වියුතු වළක්වා ගත හැකිවිම වැනි දේ දැක්විය හැකිය.
- නිවැරදි සන්නිවේදනය භාවිතයෙන් පිටතයේ අවසාන අවස්ථාවේ සිටින රෝගියාගේ සහ විම පවුලේ සාමාජිකයන්ගේ පිටතවල ඇති ගුණාත්මකභාවය ද ඉහළ නදීවිය හැකිය.



- ප්‍රේචිනයේ අවසාන අවධියේ සිටින රෝගීයෙකු පහත දැක්වෙන විදුලීම් සහ වේදනාවන්ගෙන් පසුවිය හැකිය.
- තමන්ගේ ආදරණීයයන් අතහර යාමට සිදුවීම
- තමන්ගේ අනන්තාවය තමාගෙන් ගිලින් යාම
- තමන්ගේ විදිනෙදා කටයුතු සිදුකරගත නොහැකි වීම
- තමන්ගේ කර්තව්‍යයන් සහ වගකීම් තම පවුලේ සම්පත්මයන්ට ඉටුකිරීමට වේයැයි බිජට සහ කනුගාටුවට පත්වීම
- තමන්ට තමන් ගෙන තීරණ ගැනීමට ඇති හැකියාව ගිලින් යාම
- තමන්ගේ බාහිර ස්වර්ණය පරිභානියට පත්වීම
- තමන්ගේ සාමාන්‍ය දෙශීක කටයුතු සඳහා අන් අය මත යැපීමට සිදුවීම
- වේදනාව සහ අනිකුත් අපහසුතාවයන් විදීමට සිදුවීම
- ප්‍රේචිනයේ ගුණාත්මකභාවය අඩුවීම / නැතිවීම
- තමන්ගේ ආත්මගර්ත්වය හින්තු බවක් නො නැතිවූ බවක් හැඟීම
- තමන් ගත කළ ප්‍රේචිනය අකම්පුර්ණ යැයි හැඟීම
- අසහනකාරී මරණයක් තමන්ට විදීමට සිදුවේයැයි බියෙන් සහ කනස්සල්ලේන් පසුවීම

නිවැරදි සන්නිවේදනය භාවිතයෙන් මෙවති වේදනාවන්ගෙන් සහ විදුලීම් වෙතින් රෝගීය සහ වීම පවුලේ සම්පත්මයන් මුදවාගෙන, රෝගීය ගත කරන ප්‍රේචිනය පිළිබඳව සුබවාදී ආක්‍ර්‍මණ වීම රෝගීය සහ පවුලේ සාමාජිකයන් වෙත ඇති කළ හැකිය.

ලදාහරණ ලෙස,

- තමන් ගත කළ ප්‍රේචිනය සම්පුර්ණයැයි හැඟීම
- තමන්ට යහපත් මරණයක් අත්වීය යන විශ්වාසය
- අත්හැරීම පිළිබඳව ඇති අවබෝධය

ප්‍රේචිනයේ අවසන් කාලයේ පසුවන රෝගීයෙකු තමන්ගේ රෝගී තත්ත්වයේ සංඛ්‍යා ස්වර්ණය පිළිබඳව තොරතුරු සෞඛ්‍ය කාර්යමන්ඩලයෙන් දැනගැනීමට බලාපොරොත්තු වීම ස්වභාවිකය. ඇතැම් රෝගීන්ට මරණය පිළිබඳව කතා කිරීමට අවශ්‍ය වූවත් ඒ සඳහා ඇති බිජ නිසා නො නො ඇතැම්විට සෞඛ්‍ය කාර්යමන්ඩලයෙන් අවශ්‍ය සහයෝගය නොලැබීම නිසා නො ඒ සඳහා අවස්ථාව අනිම් වී යනු දක්නට හැකිය.

මෙවන් රෝගීන් සහ වීම පවුලේ සම්පත්මයන් සමඟ යහපත් සන්නිවේදනයක් පවත්වා ගනීමින් කටයුතු කිරීමෙන් සහන සන්කාර ස්වාධී උපරිම ප්‍රතිලාභ රෝගීය ඇතුළු සම්පත්මයන්ට ලබාදිය හැකි වේයි.

7.2 ප්‍රිතියේ අවසාන කාලයේදී ලබාදුන සන්කාරය (End of Life Care)

මරණාය ගැන කතා කිරීමට අපහසු නමුත්, මිය යන රෝගීයෙකු හට සහන සන්කාර සේවා සැපයීමේදී විවෘත සහ පැහැදිලි සන්නිවේදනය අත්‍යවශ්‍ය සහ ප්‍රයෝගනවත් අංශයකි.

නිවැරදි සන්නිවේදනය මගින් රෝගී පුද්ගලයාගේ අවශ්‍යතා හා රැඹූ ආරැථිකම් තහවුරු කිරීමට සේවිය කාර්යමන්ඩලයට හැකි වන අතර දැනුවත් තීරණ ගැනීමට ඔවුන්ට සහාය සැලසේ. රෝගීයාගේ තත්ත්වය අවබෝධ කරගැනීමට මෙන්ම, රෝගීන්ට සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ට සහනය සැලසීමටත්, කාංසාව සහ මානසික අවපීඩනය සමනාය කිරීමට හෝ අඩු කිරීමටත් මෙය අවස්ථාවක් සපයයි.

රෝගී වූ පුද්ගලයාට ඔවුන් ලැබේමට කැමැති රැකවරණය ගැන හෝ තමන් ප්‍රියකරන දේ ගැන හෝ අවශ්‍ය නම් ලියා තැබිය හැකිය. රෝගීයා විසින්ම ව්‍යම කටයුතු සිදු කරගත නොහැකි නම්, තමා වෙනුවෙන් තීරණ ගැනීමට ඔවුන් පුද්ගලයෙකු පත් කර ඇත්දැයි සොයා බලා අදාළ කටයුතු සිදු කළ හැකිය.

මිය යම්න් සිටිනා පුද්ගලයා සිහිමදුව සිටියදී පවා ඔවුන් සමග ගෞරවනීය ලෙස අඛණ්ඩව සන්නිවේදනය සිදු කිරීමට සැලකීමෙන් විය යුතුය.

7.3 ප්‍රිතියේ අවසාන භාගයේදී රෝගීය සමග සිදුකරන සන්නිවේදනයේ අරමුණ

- රෝගීයාට අවශ්‍ය නිසි ගෞරවය සහ අවධානය ලබාදීම
- රෝගය පිළිබඳ තොරතුරු, එහි විකාශය සහ ඇති විකල්ප ප්‍රතිකාර කුම (හඳුය නැවත පත්‍ර ගැන්වීම, කෘත්‍රීම ශ්‍රේෂ්ඨනය වැනි ප්‍රිතිය පවත්වාගෙන යාමට අවශ්‍ය උපකාරක සේවා සහ කෘත්‍රීම පෝෂණාය වැනි කරගතු කාරණා) ගැන රෝගීයා දැනුවත් කිරීම
- ඉදිරියේදී බලාපොරොත්තු වියහැකි තත්ත්වයන් පිළිබඳව රෝගීයා සහ ව්‍යම පවුලේ සම්පතමයන්ට පහදා දීම සහ අනවශ්‍ය බලාපොරොත්තු ඇති නොකිරීම
- රෝගීයාගේ ප්‍රතිකාර සැලසුම් කිරීමේදී, රෝගීයාගේ ප්‍රිතියේ ගුණාත්මකභාවය මෙන්ම රෝගීයාගේ අදහස් ද සැලකීම්ලට ගැනීම
- පසුවිපරම් රැස්වීම් සඳහා කටයුතු සම්පාදනය කිරීම
- රෝගීයාට අවශ්‍ය අඛණ්ඩ රැකවරණය සැපයීම සහ සහාය දැක්වීම පිළිබඳව සහතික කිරීම

7.4 සංවේදී සංචාර (Sensitive Conversations)

- ජීවිතයේ අවසන් කාලය කරා ප්‍රගතියන් හට සහන සත්කාර සේවාවන් සැපයීමේදී ඔවුන් හා ඔවුන්ට සම්පත්මයන් සමග සංවේදී සංචාර ගණනාවක් කිරීමට සිදුවනු ඇත.
- ජීවිතයේ අවසාන දින සහ පැය කිහිපයේදී නිරන්තරයෙන් රෝගියාගේ අවශ්‍යතා සමාලෝචනය කිරීම වැදගත් වෙයි. සිදුවන්හේ කුමක්ද යන්න අවබෝධ කරගැනීමට සහ රෝගියා කළමනාකරණය කිරීමේදී ගන්නා තීරණ, ගෙන ඇත්තේ ඇයිදු යන්න සංම පාර්ශ්වයක්ම තේරේම ගෙන ඇති බව සහතික කිරීම සඳහා නිරන්තර සන්නිවේදනය අත්‍යවශ්‍ය වේ. එමගින් සෞඛ්‍ය කාර්යමන්ඩලය සහ රෝගියාගේ සම්පත්මයන් අතර ඇතිවිය හැකි වරදවා වටහා ගැනීම් අවම කරගත හැකිවේ.

දූෂානරණ :

- ඔබ මීටත් වඩා දුර්වල වුවහොත්, ඔබට වැදගත් වන්නේ කුමක්ද?
- ඔබේ අවමංගලයේදී, විය සිදුවිය යුතු ආකාරය ගෙන ඔබේ අදහස් තිබේද?
- ඔබ වඩාත් අසනීප වුවහොත්, ඔබ ප්‍රතින් සිටිනවාට කැමති කවුරුන්ද?

7.5 රැකෙබලාගන්නන් සහ පවුල් සම්පත්මයන් සමග සන්නිවේදනය

- පවුල් සාමාජිකයන්ගේ රැකවරණය මියයන ප්‍රද්‍රේශයාගේ පුරුණ සත්කාර ක්‍රියාවලිය සඳහා වඩාත් වැදගත් වේ. බොහෝවිට යුතින් සහ සම්පත්මයන්ගේ මූලික අවශ්‍යතාවයක් වන්නේ අවසාන අවධියේදී රෝගියාගේ සුව්‍යපහසුව සහතික කිරීමයි.
- ව්‍යුත්‍යාචාරීන් රෝගියාගේ තත්ත්වය හා ලබාදෙන ප්‍රතිකාර පිළිබඳව පවුල් සාමාජිකයන්ට දැනගැනීමට අවස්ථාව ලබා දෙන්න. වීම තොරතුරු නිතිපතා යාවත්කාලීන කරන්න.
- රෝගියා පිළිබඳ තොරතුරු ලබාදීමේදී පවුල් සාමාජිකයන්ට විය ගුහනාය කර ගැනීමේ හැකියාව සහ වේගය ගෙන සැලකිමිලත් වන්න. පැහැදිලි කිරීමේදී වෙළුන විද්‍යාත්මක වචන සහ සංඛ්‍යානමය දුන්ත / වචන භාවිත නොකරන්න.
- රෝගියා පිළිබඳව ගැටුව ඇත්තාම් එවා සෞඛ්‍ය කාර්යමන්ඩලය සමග සාකච්ඡා කිරීමට සුදුසු පරිසරයක් සකස්කර දෙන්න. අවශ්‍ය පරිදි උපදෙස් හා සහාය ලබා දෙන්න.
- තම ආදරන්නීයයාගේ සෞඛ්‍ය තත්ත්වය කුමයෙන් පිරිහෙන විට ඉන් අනතුරුව මුහුණදීමට සිදුවිය හැකි දේ සඳහා, රැකෙබලාගන්නන් සහ යුතින් සුදානම් කිරීම කිසි විටෙකත් අවතක්සේරු නොකළ යුතුය.
- කාලෝචිත සංචාරයන්, රෝගියාගේ මරණීන් පසු වියෝග සඳහා රැකෙබලාගන්නන් සහ පවුල් සම්පත්මයන් මානසිකව සුදානම් කිරීමට සහාය වනු ඇත.

7.6 බහුවිධ කණ්ඩායම් අතර සන්නිවේදනය (Communication between multi-disciplinary teams)

- බහුවිධ කණ්ඩායම්, රෝගීන්ගේ විවිධ සෞඛ්‍ය හා සමාජ සත්කාර සේවා අවශ්‍යතා සපුරාලීම සඳහා සමගාලීව කටයුතු කරයි. රෝගීයාට සහ රෝගීයා රැකබලාගන්නන් හට උපරිම සත්කාරය ලබාදීම සහතික කිරීම සඳහා, විවිධ සත්කාර කණ්ඩායම් විකිණෙකා සමඟ සම අවබෝධයෙන් යුතුව සන්නිවේදනය කිරීම අත්‍යවශ්‍ය වේ.
- මෙයින් අදහස් කරන්නේ රෝගීයාගේ රැකවරණයට සම්බන්ධ සියලුම කණ්ඩායම්වල සාමාජිකයන් රෝගීයාගේ තත්ත්වය ක්‍රමයෙන් පිරිහෙනවිට ප්‍රතිචාර දැක්වීය යුතු ආකාරය දැන කිරීය යුතු බවයි.
- සත්කාර කණ්ඩායම් අතර සන්නිවේදනය බිඳවැටීමේ අවදානම ඇති අවස්ථා කිහිපයක් පහත සඳහන් වේ.
 - රෝගීයෙකු ප්‍රාථමික සෞඛ්‍ය ඒකකයේ සිට තෘතීයික සත්කාරක ඒකකයකට මාරු වීමෙදි
 - තෘතීයික සත්කාර මධ්‍යස්ථානයක සිට ගිලන ගිමන්හල් වලට (Hospice) හෝ නිවසට හෝ මාරුවන විට
 - ගිලන ගිමන්හල් (Hospice) සිට රෝහලකට මාරු කරන විට
- මෙම බිඳවැටීම වළක්වාගැනීම සඳහා සත්කාරක කණ්ඩායම් රෝගීයාගේ ප්‍රතිචාර සැලසුම් නිවරුදී ලෙස ලේඛනගත කොට සන්නිවේදනය කළ යුතුය.

7.7 මරණාසන්නව සිටින රෝගීයෙකු සමඟ සන්නිවේදනය කිරීම (Communication with a dying patient)

රෝගීයෙකුගේ සන්නිවේදනය කිරීමේ හැකියාව අඩු වීමට පටන් ගැනීම, වීම රෝගීයාගේ පවුලේ සම්පතමයන්ට මානසිකව බෙහෙවින් පීඩාකාරී තත්ත්වයකි. බොහෝ විට, පැවතයේ අවසාන පැය යනු ඔවුන්ගේ ආදරණීයයා සමඟ සන්නිවේදනය කිරීමට බොහෝ දෙනා කැමැති කාලයයි. විභැවින් මෙම අවස්ථාවට පවුල් සාමාජිකයන් සූදානම් කිරීම කළ තබා සිදුකළ යුතුය.

- මරණාසන්නව සිටින රෝගීන්ට සැබැවින්ම ඇසිය හැක්කේ කුමක්දැයි අප නොදැන්නා අතර, අත්දැකීම්වලින් පෙනීයන්නේ ඇතැම් විට ඔවුන්ගේ සංවේදන ගුහණය කිරීමේ හැකියාව, ප්‍රතිචාර දැක්වීමේ හැකියාවට වඩා වැඩිවිය හැකි බවයි.
- මියයෙන රෝගීයෙකුගේ අවබෝධය අපට තක්සේරු කළ නොහැකි නිසා, රෝගීයාට සඡම දෙයක්ම ඇසෙන බවට උපක්‍රේපනය කරන්න.
- රෝගීයා අසල හඩා වැළපෙම්න් රෝගීයාව පීඩාවට පත් නොකිරීමට වගබලාගන්න.
- රෝගීයාට ප්‍රයෝගනක, ප්‍රසන්න පරීක්ෂණයක් නිර්මාණය කිරීම සඳහා රෝගීයා කැමැති ආගමික වතාවත්, සංගීතය හෝ කැමැති පුද්ගලයන්ගේ හඩ රෝගීයාට ඇසෙන්නට සලස්වන්න.

- ඇතැම්විට, රෝගීයෙකු මියයාමට අවසර බලාපොරොත්තුවෙන් සිටින්නට පිළිබඳ. රෝගීයාට වඩාත් සුව්පහසු යැයි හැගෙන අයුරින් “ප්‍රවිතය හැර යාමට” / මිය යාමට රෝගීයාට අවසර ලබා දීමට පවුලේ සාමාජිකයන් දීර්මත් කරන්න.
 - රෝගීයාට සෙනෙහස පෙන්වීමට පවුලේ සාමාජිකයන්ට දීර්මත් කරන්න.
- උදාහරණ ලෙස, රෝගීයාගේ අතින් අල්ලාගෙන රෝගීයාට කරුණාවන්තව කතා කිරීම දැක්විය හැකිය.



7.8 වියෝදුකින් පෙළෙන සම්පත්මයන් සමග කතා කිරීම

- රෝගීය මියගිය පසු, වියෝදුකින් පෙළෙන පවුලේ සාමාජිකයන්ට මූහුණදීම, කුමක් කිව යුතුදැයි තීරණය කිරීම දුෂ්කර විය හැකිය.
- වියෝදුකින් පෙළෙන පුද්ගලයන් සමග කතා කිරීමට තරම් ආන්ම විශ්වාසයක් නොමැතිකම, කරදර කිරීමට ඇති අකැමැත්ත හෝ බිය හෝ නිසා ගේවා සපයන්නන් ඒ ගැන කතා කිරීමෙන් වැළකි සිටිය හැකිය. විය පිළිගත හැකි තත්ත්වයක් නොවේ.
- මියගිය තැනැත්තාගේ පවුලේ ඇතැම් සාමාජිකයන්, මියගිය පුද්ගලයා සහ ඔවුන් වටා ඇති සිදුවීම් ගැන නැවත නැවතත් කතා කිරීමට කැමැති විය හැකි අතර, ඇතැමුන් විසේ නොවිය හැකිය.
- ව්වැනි අවස්ථාවලදී විවෘතව කතා කිරීමට කිසිවෙකුට බල නොකරන්න. අවශ්‍ය අවස්ථා වලදී නිශ්ච්ඡබිද්‍ය සිටීමද යහපත් සන්නිවේදනයේ අංගයකි.
- වියෝදුකින් පසුවන පුද්ගලයාට, තමන්ට ගුහණය කරගත හැකි වේගයකින් සංවාදය මෙහෙයුමට ඉඩ දෙන්න.

- වියෝලුකින් පසුවත අයට වීම දුක මගුහරවා ගැනීමට කටයුතු කරනවාට වඩා වීම දුකදා ගැනීමට හා බෙදා ගැනීමට ඉඩිම සුදුසු විය හැකිය. (Let them integrate the loss, rather than to getting over it.)
- වියෝලුක දිගටම පවතින්නේ නම්, ඉන් මිදිමට අවශ්‍ය උපදෙස් ලබාගැනීමට අදාළ පුද්ගලයන්ට ප්‍රගම රෝහලේ ඇති මනෝවෛද්‍ය සායන (Psychiatry clinics) වෙත හෝ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඇති උපදේශන සේවා වෙත හෝ ඔබට යොමු කළ හැකිය.



අටවන පරිවිෂේෂය

රෝගීන් රැකබලාගන්නන් සඳහා සන්නිවේදනය

අරමුණ -

1. රැකබලාගන්නෙකුගේ ගාරීරක, මානසික, සමාජයේ සහ අධ්‍යාත්මික ගැටලු හඳුනාගැනීම සහ නිරාකරණය කරගැනීම සඳහා සන්නිවේදන කුසලතා උපයෝගී කරගැනීම
2. සමාජයේ සහ මූල්‍යමය ආධාර සපයන රාජ්‍ය සහ රාජ්‍ය නොවන ආයතන හඳුනාගැනීම

8.1 රෝගීන් රැකබලාගන්නන්ගේ කාර්යාරය

රෝගීයෙකු රැකබලාගන්නෙකු යනු, සාමාන්‍යයෙන් රෝගියාට සම්පත්ම පුද්ගලයාට වන අතර රෝගියාට අවශ්‍ය ගාරීරක, මානසික, සමාජයේ හා අධ්‍යාත්මික සත්කාර ලබාදෙමින්, රෝගියාගේ, යුත්තින්ගේ සහ නිතම්තුරන්ගේ යහපැවැත්ම ප්‍රවර්ධනය කිරීම ඉලක්ක කොට්ඨගෙන, රෝගියා නිවසේදීම රැකබලාගනීම් සෞඛ්‍ය පිරිවැය අඩුකර ගැනීමට උපකාරී වන පුද්ගලයෙකු වේ.

රෝග විනිශ්චය, වියට ලබාදෙන ප්‍රතිකාර මෙන්ම දිගුකාලීනව රෝගය සමඟ දිවි ගෙවීමෙදී, ජ්‍යව්‍යයේ අවසානය දක්වා ඇති විවිධ කඩුම් හමුවේ රෝගීයෙකු තම රැකබලාගන්නන්ගෙන් බලාපොරොත්තුවන අවශ්‍යතා සහ සහායයන් ද වෙනස් වේ. වැමෙන්ම රෝගීයෙකුට සහන සත්කාර සේවයේ ඇති අවශ්‍යතාවය කාලයත් සමඟ වැඩිවේ.

ප්‍රධාන වශයෙන් රෝගීන් රැකබලාගන්නන් විසින් සැපයිය හැකි සේවා පහත පරිදි වන අතර, මනා සන්නිවේදන කුසලතා යොදා ගෙන කටයුතු කිරීමෙන්, මෙසේ ලබාදෙන සේවාවන්හි ඇති ගුණාත්මකතාවය අනිවාර්යයෙන්ම ඉහළ යනු ඇත.

I. ගාරීරක සත්කාර

- රෝගියාට නියම කර ඇති ඔජන ලබාදීම
- රෝගියාගේ රෝග ලක්ෂණ පිළිබඳව නිරතුරු අවධානයෙන් සිටීම සහ සෞඛ්‍ය කාර්යමන්ඩලය සමඟ ප්‍රතිකාර පිළිබඳව සාකච්ඡා කිරීම
- රෝගියාට ස්නානය කිරීම, ඇඳුම් ඇඳීම, ආහාර ගැනීම සහ වැසිකිලිය හාවත කිරීම වැනි පුද්ගලික සත්කාර සඳහා ආධාර සැපයිම

2. මානසික සත්තාර

- ආගමික කටයුතුවල නිරතවීම, පොත් පත් කියවීම, සංගීතයට සවන්දීම, සංගීතය වාදනය කිරීම වැනි මානසික සුවතාවය ලබාදෙන ක්‍රියාකාරකම් වලට උපකාර කිරීම
- රෝගීයාට සක්‍රීයට සවන්දීම, සහකම්පනයෙන් යුතුව කතා කිරීම, රෝගීයා ගැන සැලකිම්මන්වීම සහ ආදරය සැපයීම

3. ප්‍රායෝගික සත්තාර

- බෛල්පත් ගෙවීම, රක්ෂණ සහ වෙනත් මූල්‍ය කටයුතු හැසේරවීමට උපදෙස් දීම
- පවුලේ අය, ආදරණීයයන්, මිතුරන් සහ අනෙකුත් සම්පත්මයන්ගේ පැමිණීම සම්බන්ධීකරණය කිරීම
- රෝගීයා රැකබලාගැනීම සැලසුම් කිරීම සහ අවසාන කැමැත්ත පිළිබඳව සාකච්ඡා කිරීම

8.2 රැකබලාගැන්නන් තක්සේරු කිරීම (Caregiver Assessment)

රැකබලාගැන්නන්ගේ තක්සේරුව යනු,

රෝගීන් රැකබලාගැනීමේදී, රැකබලාගැන්නාට ඇතිවන විශේෂීත ගැටලු, ඔවුන්ගේ අවශ්‍යතා, ශක්තීන් සහ සම්පත් හඳුනාගැනීම මෙන්ම රෝගීයාගේ අවශ්‍යතා සපුරාලීමට රැකබලාගැන්නා තුළ ඇති හැකියාව තක්සේරු කිරීමයි.

රැකබලාගැන්නන්ගේ තක්සේරුව අඛණ්ඩ ක්‍රියාවලියක් වන අතර පහත සඳහන් කරනු ලැබේ අවධානය යොමු කළ යුතුය.

8.2.1 රැකබලාගැන්නන්ගේ පසුවීම සහ රැකබලාගැනීමේ තන්ත්වය

- රෝගීයා සමග සම්බන්ධතාවය
- භෞතික පරීක්ෂා
- ගෘහස්ථී සාමාජිකයන් ගණන
- රැකබලාගැනීමේ කාලය
- පවුලේ සඛ්‍යතාවල ගුණාත්මකභාවය
- මූල්‍යමය තත්ත්වය
- රැකියා තත්ත්වය

8.2.2 රෝගියාගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ රුක්කාගේ අවබෝධය

- රෝගියාට වෙනත් ආධාර උපකාර නොමැතිව සිදුකළ හැකි දෙනික ජීවන ක්‍රියාකාරකම් (Activities of daily living) හඳුනාගැනීම
 - ලදා: ආහාර ගැනීම, ඇඳුම් ඇඳුම, ස්නානය කිරීම, ඉවුම් පිහුම් කටයුතු සිදු කිරීම, පිරිසිදු කිරීම, ප්‍රවාහනය, රෙඩි සේදීම සහ මූල්‍ය කළමනාකරණය
- නිවැරදි ඔජ්ඡය ලබාදීම
- රෝගියාගේ මානසික සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව විනිශ්චය
- රෝගියාගේ මතක ගක්තිය නැතිවීම හෝ සංජානන දුර්වලතා හෝ පිළිබඳ නිවැරදි අවබෝධය
- රෝගියාගේ ව්‍යුහ ගැටුම හඳුනාගැනීම
- කළ යුතු වෙළු පරික්ෂණ සහ ක්‍රියාපටිපාටි පිළිබඳ අවබෝධය

8.2.3 රුක්කාගේනීමට බාධා පැමිණිය හැකි පොද්ගලික කරණු

- රුක්කාගේන්නාගේ කාර්යනාරය සහ වගකීම් බාරගැනීමට රුක්කාගේන්නාගේ ඇති කැමෙත්ත සහ රුක්කාගේනීමට රෝගි තුළ ඇති කැමෙත්ත
- සත්කාර ලබාදීමට බාධා වියහැකි සංස්කෘතික ගැටුම
 - ලදා: භාෂාමය, ආගමික, සමාජමය වෙනස්කම්
- රුක්කාගේන්නාට සහ රෝගියාට සත්කාර හා සේවා සැපයීමට සහ ලබාගැනීමට ඇති සීමාවන් හෝ මනාපයන්

8.2.4 රුක්කාගේන්නාගේ යහපැවත්ම සඳහා බලපාන සාධක

- සෞඛ්‍ය තත්ත්වයන් හෝ රෝග ලක්ෂණ
- මානසික අවපිඩනය හෝ වෙනත් මානසික රෝගී තත්ත්වයන් (ලදා: කාංසාව)
- සමස්ත ජීවන තත්ත්වයේ ගුණාත්මකභාවය

8.2.5 රුක්කාගේනීම අතරතුරදී ඇතිවිය හැකි ගැටුම

- මූල්‍යමය ප්‍රශ්න
- පටුව තුළ අන්තර් පුද්ගල සම්බන්ධතාවයන් පැමුද වීම
- විධිමත් සැපයුම්කරුවන් (ලදා: සෞඛ්‍ය කාර්යමණ්ඩලය) සමග ඇතිවිය හැකි දුෂ්කරතා


8.2.6 රුක්කාගේනීමේ කුසලතා / හැකියාවන්

- රුක්කාගේනීමේ හැකියාවන් හා නිපුණතා (ලදා: පෙර අන්තර්කීම්, බඩා ඇති පුහුණු)
- අවශ්‍ය නව කුසලතා (ලදා: සහ්තිවේදන කුසලතා සහ පුහුණු අවශ්‍යතා)
- රෝගියාට අවශ්‍ය හෙදු සත්කාරය ලබාදීම පිළිබඳ නිසි දැනුම

3.2.7 රැකබලාගන්නන් හට ඇති සම්පත්

- රැකබලාගන්නන්ගේ සමාජ ජාලා සහ සමාජයෙන් ලබාගත සහයෝගය (perceived social support)
 - දරාගැනීමේ ක්‍රමවේදයන් පිළිබඳ දැනුම
 - මූල්‍ය සම්පත් (සෞඛ්‍ය සේවා සහ සේවා ප්‍රතිලාභ, අග්‍රහාර වැනි හිමිකම්)
 - ප්‍රජා සම්පත් සහ සේවා (භාරකාර සභාය වැඩසටහන්, ආගමික සංවිධාන, ස්වේච්ඡා ආයතන - උදා: සර්වේදය)
 - රෝගීන් රැකබලාගන්නන් තක්සේරු කිරීමේ ක්‍රියාවලිය හඳුන්වාදීමේදී තක්සේරුකරු තක්සේරුකරණයේ අරමුණු පැහැදිලි කළ යුතු අතර, සත්කාර සැලැස්මක් සකස් කිරීම සඳහා සියලු තොරතුරු (භාරකරු විසින් නියම කර නොමැති නම්) සෞඛ්‍ය සේවා කණ්ඩායම සමග බෙදා ගන්නා බව පැහැදිලි කළ යුතුය.
 - තක්සේරුව සම්පූර්ණ වූ පසු, තක්සේරුකරු විසින් මත කර ඇති ගැටුලු සටහන් කරගත යුතු අතර පසුවිපර්මි කිරීම සඳහා ක්‍රියාවලියක් යෝජනා කළ යුතුය.
 - මෙම ක්‍රියාවලිය, රැකබලාගන්නන් හට ද ඉතා වැදුගත් ක්‍රියාවලියකි.
- උදා: ඔවුන්ගේ තත්ත්වය පිළිබඳ පැහැදිලි අවබෝධයක් ලබා ගැනීම තමන්ට වැඩිදුරටත් පුහුණුව හෝ සභාය අවශ්‍ය වන්නේ කොතැනදැයි හඳුනාගැනීමට උපකාරී වීම

3.3 සමාජ ආර්ථික හා වින්තවේගීය ගැටුලු මොනවාදය හඳුනාගැනීම



8.4 රෝගීන් සහ රැකබලාගත්තන්ට අයතිවිය හැකි සමාජ, ආර්ථික හා මානසික ගැටුම

- රැකියාව සහ ආදායම් මාර්ග අනිමිලී යාම
- දුරුවන් රැකබලා ගැනීමේ දුෂ්කරතා
- දුරුවන්ගේ අධ්‍යාපන කටයුතු අඩාල වීම
- ඔඡ්ඡ සහ ගමන් වියදුම් සඳහා අධික වියදුම් දැරීමට සිදුවීම
- ප්‍රතිකාර තිසා අයතිවන අතුරු ආබාධ
- පිළිකා රෝගය ලෙස රෝග විනිශ්චයෙන් පසු අයතිවිය හැකි බිය, කාංසාව, මානසික අවශ්‍යීයතා සහ මානසික ආතතිය

8.5 සමාජ ආර්ථික ගැටුම විසඳුම සඳහා අවශ්‍ය වන සේවාවන් හඳුනාගැනීම

රෝගීන් සහ එම පවුලේ සාමාජිකයන්ගේ ආර්ථික සහ සමාජයේ ගැටුම සඳහා උපකාර කිරීමට ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට අනියුත්ත වී සිරින ක්ෂේත්‍ර නිලධාරීන් පිළිබඳව දැනුවත් කිරීම සහ ඔවුන් වෙත යොමුවීමට උපදෙස් දීම.

- ග්‍රාම නිලධාරී
- ආර්ථික සංවර්ධන නිලධාරී
- දුන්තිනැගුම සංවර්ධන නිලධාරී
- සමාජ සේවා නිලධාරී
- උපදේශන නිලධාරී
- වනිතා කටයුතු සංවර්ධන නිලධාරී
- පමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරී
- වැඩිහිටි හිමිකම් ප්‍රවර්ධන නිලධාරී
- විද්‍යා සහ තාක්ෂණ නිලධාරී

නවචන පරිවිෂේෂය

උපදේශනය සඳහා සන්නිවේදන කුසලතා

අරමුණු -

1. උපදේශනයේ මූලික අරමුණු හඳුනාගැනීම
2. මූලික උපදේශන කුසලතා හඳුනාගැනීම
3. මූලික උපදේශන පියවර අවබෝධ කරගැනීම
4. උපදේශනයේ සීමාවන් හඳුනාගැනීම


9.1 උපදේශනයේ මූලික අරමුණු හඳුනාගැනීම

උපදේශනය යනු පුද්ගලයෙකුට/කණ්ඩායමකට ගැටුම් සහගත තත්ත්වයකට සාර්ථකව මුහුණුදීමට හෝ දනාත්මක විසඳුම් තමන් විසින්ම සෙවීමට හෝ මුහුකුරාගිය දැනුවන් පුද්ගලයෙකු විසින් කුමෝපායාත්මකව ඇතුළාන්තය විවර කරදෙන විද්‍යාත්මක ක්‍රියාවලියකි. මෙහිදී මැදිහත්වීම මූලික වශයෙන් සන්නිවේදනය තුළින් සිදුවේ. විහෙකින් උපදේශනය දෙදෙනෙකු හෝ රීට වැඩිදෙනෙකු හෝ අතර සිදුවන සන්නිවේදන විකිත්සාවක් මෙසද සේවාව ලබන්නා ‘සේවාලාභියා’ මෙස ද හඳුන්වයි.

උපදේශනය මගින් සේවාලාභියා පෙළෙන මානසික පීඩනය / අසහනය අවම කර, ඔහුව හෝ අයට දෙරියමන් කිරීම තුළින් සේවාලාභියාට තම ගැටුම් විසඳුගැනීමට අවශ්‍ය බලගැන්වීම සිදු කළ හැකිය. විහිදී විම පුද්ගලයාගේ ගැටුම් වලට විසඳුම් සෙවීමට අමතරව, මානසික සහනය හා විත්ත දෙරියය වැඩිවීම ද නිතරීන්ම සිදුවේ. උපදේශන ක්‍රියාවලියේ මූලික අරමුණු වන්නේ සේවාලාභින් මානසිකව වඩාත් ශක්තිමත් වී, තම ප්‍රශ්න විසඳා ගැනීමට, ඒ සඳහා අවශ්‍ය නව උපායමාර්ග ඉගෙන ගැනීමට හා රෝගයට දනාත්මකව මුහුණුදීමේ කුසලතාවයන් දියුණු කර ගැනීමට දිරිගැන්වීමයි. තවද, උපදේශනය මගින් උද්‍යිකරුවා මත යැපීමක් සිදු නොවී, තමන් විසින්ම ගැටුම් නිරාකරණය කරගැනීම සහ වඩාත් දනාත්මක මෙස ගැටුම් වලට මුහුණුදීම සඳහා සේවාලාභියා බලගැන්වීම සිදුවේ.

9.2 මූලික උපදේශන තිප්පනාතා හඳුනාගැනීම (Identifying Basic Counseling Skills)

සහ්යිවේදනයේ ඇති යම් යම් දුර්වලතා හෝතු කොටගෙන රෝගියා රැකබලාගැනීම සහ රෝග ලක්ෂණ කළමනාකරණය පිළිබඳව රෝගියා, පවුලේ සාමාජිකයන් සහ සෞඛ්‍ය කාර්යමණ්-ඩිලය අතර ගැටලුකාරී තත්ත්වයන් ඇතිවිය හැකිය. රෝගියා පිළිබඳව තීරණ ගැනීමේද රෝගියා සහ රෝගියා රැකබලාගන්නන්ගේ අවශ්‍යතා සහ විශ්වාසයන් අවබෝධ කරගැනීමේන් සහ ඔවුන්ගේ ගැටලු සහ දුෂ්කරතා පිළිබඳව සාවධානව සවන් දීමෙන්, මේ ගැටලුකාරී අවස්ථා බොහෝවිට මගහරවා ගත හැකිය. මෙවත් අවස්ථා වලදී රෝගීන්ගේ සහ ඔවුන් රැකබලාගන්නන්ගේ ගැටලු වඩාත් තොදින් තේරේම් ගැනීමට සහ එච්චාට සවන් දීමට උපකාර කිරීම සඳහා උපදේශන තිප්පනාතා භාවිත කළ හැකිය.



9.3 මූලික උපදේශන කුසලතා

මූලික උපදේශන කුසලතා පහත පරිදි සංක්ෂීප්තව දැක්විය හැකිය.

I. සබඳතා ගොඩනැගීම (Rapport Building)

උපදේශනය සපයන්නන් තම සේවය බෙඟන්නන් සමග සහයෝගීතාවය ගොඩනගා ගැනීම වැදුගත්ය. වාචික හෝ අවාචික සහ්යිවේදන තුම උපයෝගී කරගතිම්න්, මුළුන්ම ඇති කරගනු ලබන මෙම විකිත්සාමක වෘත්තීය අන්තර් සම්බන්ධතාවය (**Therapeutic Professional Relationship**) සුරක්ෂිතව සහ විශ්වාසවන්තව ඇති කර ගැනීම ඉතා වැදුගත්ය. මේ සඳහා රෝගියා / සේවාලාභියා සාදුරෙයන් පිළිගන්න. සැහැල්ල ඉරියවිවකින් සිටින්න. විවෘත මහසින් සවන් දෙන්න.

2. සම්බන්ධ වීම (Attending)

ලපදේශනය සඳහා සම්බන්ධ වීම යනු සේවාලාභියා පවසන දේ කෙරෙහි ඔබේ පූර්ණ අවධානය යොමුකිරීම සහ සේවාදායකයා සේවාලාභියාට (රෝගියාට) අවංකවම සහ කැමත්තෙන් සවන්දෙන බව හැඳුවීමයි. මේ සඳහා වාචික සහ අවාචික සන්නිවේදන තුම යොදාගත හැකිය.

3. නිශ්චඩතාවය (Silence)

ලපදේශනයෙහි නිශ්චඩතාවය සතුය සවන්දීමේදී වැදගත් වන අවස්ථාවකි. සේවාලාභියා නිශ්චඩතාවය රකින විට, අනවශ්‍ය ලෙස අතර මදින් බාධා කිරීමෙන් වැළකීම ඉතාම වැදගත් වේ. නිශ්චඩතාවය මගින් සේවාදායකයාට සංවාදයේ අන්තර්ගතය සහ අරමුණු පාලනය කරමින් සිත ඒකාගුතාවයට පත්කර ගත හැකිය.

4. ක්ෂේත්‍රීකතාවය (Immediacy)

ක්ෂේත්‍රීකතාවය යන්නෙන් අදහස් කරන්නේ විකිත්සකවරයා සේවාලාභියාට ප්‍රතිචාර වශයෙන් තමන්ට හැගෙන අයුරු හෙළි කරන ආකාරයයි. විය කෙනෙකුගේ හිතට වන ඕනෑම දෙයක් පැවසීම හා සමාන නොවේ. නමුත් සේවාලාභියා සම්බන්ධයෙන් ලපදේශකයාගේ වර්තමාන අන්දකීම් විශිෂ්ට විස්තර කිරීමයි.

5. හැඟීම් පරාවර්තනය සහ අදහස් ප්‍රතිරූපනය (Reflection and Paraphrasing)

හැඟීම් පරාවර්තනය යනු සේවාලාභියාගේ අදහස් සහ හැඟීම් ප්‍රතිචාර කරගැනීම මගින් ඔහුට හෝ ඇයට හෝ හොඳුන් තේරේම් ගෙන රිට අභ්‍යුත්ව ඔවුනට සහාය වීමයි. අදහස් ප්‍රතිරූපනය යනු සේවාලාභියාගේ කතාවට ඇග්‍රුමිකන් දෙන බව සේවාදායකයා ඒත්තු ගැන්වීමයි. සේවාලාභියා පැවසු කතාවේ කරුණු සහ අදහස් වලට හානියක් නොවී සේවාදායකයා /විකිත්සකවරයා වෙනත් වචන වලින් විය සේවාලාභියාට නැවත පවසා වටහාගැනීම හා තහවුරුකරගැනීම මෙයින් අදහස් කෙරේ.

6. පැහැදිලි කිරීම සහ ප්‍රශ්න කිරීම (Clarifying and Questioning)

පැහැදිලි කිරීම සහ ප්‍රශ්න කිරීම ලපදේශනය සඳහා අවශ්‍ය වන මූලික නිපුණතාවයකි. සේවාලාභියාට හැගෙන දේ පිළිබඳ ඔහුගේ හෝ ඇයගේ හෝ අවබෝධය පැහැදිලි කිරීම සඳහා ලපදේශකයා ප්‍රශ්න හාවත කරයි. මෙහිදී සංවාදය ආරම්භයේදී ඇසිය හැකි සංවාද ප්‍රශ්න/තනි වචනයේ පිළිතුරු බලාපොරොත්තු වන ප්‍රශ්න (Close ended questions), වැඩි විස්තර අවශ්‍ය වන විටදී යොදාගත හැකි විවෘත ප්‍රශ්න (Open ended questions), යමිකිසි කරනුක් පිළිබඳ ගැමුරින් විස්තර දැනගැනීමට අවශ්‍යවන විට යොදාගත හැකි ගැමුරින් ප්‍රශ්න කිරීම (Probing questions) මෙන්ම ගැටුවට පිළිබඳ වඩාත් නිවැරදි අර්ථකතනයක් ලබාගැනීමට උපකාරීවන උපාය මාර්ගික ප්‍රශ්න කිරීම (Strategic questions) ද වැදගත් වේ.

7. අවධානය යොමු කිරීම (Focusing)

අවධානය යොමු කිරීම යනු සේවාලාභියා පවසන දේට සක්‍රියව ඇතුළුම්කන් දී (Active listening) අවධානය යොමු කළ යුතු කරගතු තෝරා ගැනීමේ හැකියාව සම්බන්ධ උපදේශන කුසලතාවයකි. අවධානය යොමු කිරීම මගින් සේවාලාභියා මුහුණ දී ඇති ගැටලු පිළිබඳව තීරණ ගැනීමට හැකියාව ලැබේ. සේවාදායකයා විසින් ගැටලු රාශියක් සඳහන් කරන විට, අවධානය යොමු කිරීමෙන් උපදේශකයාට, කරගතු හොඳුන් හදාරා, කේන්ද්‍රිය ගැටලු කෙරෙහි අවධානය යොමු කිරීමට මූඩ ලැබේ. මෙයේ අවධානය යොමු කිරීම මගින් ගැටලු වලට ප්‍රමුඛතාවය ලබාදීම (Prioritization) මෙන්ම සේවාලාභියා විසින් මතුකරන ලද ගැටලු වලට විසඳුම් සෙවීමේ හඳුනීමාවය (Urgency) පිළිබඳව තීරණ ගැනීමද ඇතුළත් විය හැකිය.

8. සාරාංශගත කිරීම (Summarization)

සාරාංශගත කිරීමේදී, උපදේශකයා සේවාලාභියාගේ සිතිවිලි, හැඟීම් හෝ හැසිරීම් දෙකක් හෝ වැඩි ගණනක් හෝ පොදු තේමාවක් යටතේ ඒකාබද්ධ කරයි. සාරාංශකරණය රෝගියාට / සේවාලාභියාට වඩාත්ම වැදුගත් මාතෘකාව තීරණය කිරීමට උපකාරී වේ. සැසිය අවසාන කිරීමේ උපායමාර්ගයක් මෙසුද සාරාංශකරණය හාවිත කළ හැකිය.



9.4 මූලික උපදේශන පියවර

මෙය සහන සත්කාර සේවය ලබාගන්නා රෝගියෙකුට උපදේශනය ලබා දෙන්නේ නම් විය නියමිත ව්‍යුහයකට අනුව නිසි පියවර යොදා ගනීමින් ලබාදීම කළ යුතුය. සත්ත්වීවෙදන කුසලතා මතාව හාවිත කරමින් සිදුකරන මතෝවිකිත්සාවක් වන උපදේශනය පහත පියවර නමයකට අනුගත වෙමින් සිදුකළ හැකිය.

පළමු පියවර

රෝගියාට විශ්වාසය ඇතිවන පරදී
විකිත්සාමය සම්බන්ධතාවය ගොඩ නගා ගැනීම

■ ස්ථානය තෝරා ගැනීම

නිදහස්, නිශ්චෑබිද, රහස්‍යනාවය සුරුකෙන, ආරක්ෂිත ස්ථානයක් යොදා ගන්න. මෙම ස්ථානය හොඳුන් වාතානුය සහ ආලේකය ඇති පිරිසිදු ස්ථානයක් වීම වැදුගත්ය.

■ සිලිගැනීම

උපදේශකයා තමන්ව හඳුන්වාදීම මුළුන්ම සිදුකළ යුතුය. ඉන්පසු රෝගියා හෝ සේවාලාභියා හෝ තමන්ව ඇමතිමට කැමති නම ආසා වීම නම්හි ඇමතිම සුදුසුය. උපදේශකයාගේ ඉරියවී, මුහුණ් හැඟීම් මෙන්ම වෘත්තීය පෙනුමද ඉතා වැදගත් වේ. මුළුන්ම ගැටුම පිළිබඳ සාකච්ඡා නොකළ යුතු අතර සේවාලාභියාගේ සාමාන්‍ය විස්තර කතාබහ කිරීමෙන් දෙපාර්ශවයටම සැහැල්ලුවෙන් සාකච්ඡාවට අවත්ත්‍රණ විය හැකිය.

■ විශ්වාසය තහවුරු කිරීම

උපදේශනයේ අරමුණු සහ විෂිද්ධි සිදුකිරීමට බලාපොරොත්තු වන කාරණා පිළිබඳව පැහැදිලි අවබෝධයක් ලබාදීම සිදුකළ යුතුය. විමතින් රෝගියා තුළ උපදේශනය පිළිබඳ වැරදි බලාපොරොත්තු ඇතිවීම වැළැක්විය හැකි අතර උපදේශකයා මත යැපෙන තත්ත්වයකට රෝගියා පත්වීම මගුහරවාගත හැකිය. සේවාලාභියා විසින් පවසන තොරතුරුවල රහස්‍යනාවය සක්මැවීම සුරකින බව අවධාරණය කළ යුතුය.

දෙවන පියවර

සේවාලාභියාගේ අනිමතාන්තර වලට සවන්දීම,
මුළුක ගැටු සහ අවශ්‍යනා හඳුනාගැනීම

රෝගියා උපදේශනය සඳහා යොමුකිරීම හා සම්බන්ධ වූ ගැටුව හඳුනාගැනීම මෙම පියවරේදී සිදුවේ. රෝගියාට තමාගේ කතාව කීමට අවස්ථාව සමසා ඔබ වීම කතාවට සඛ්‍යව සවන් දිය යුතුය. කාලෝවීත ප්‍රශ්න අදාළ අවස්ථාවේදීම ඇසීම සිදුකළ හැකිය. මෙම සඛ්‍යය සන්නිවේදන ක්‍රියාවලියේදී රෝගියාගේ / සේවාලාභියාගේ කතාව වටා ඇති ඔනුගේ හෝ ඇයගේ සිත්වලි, හැඟීම් සහ හැසිරීම පිළිබඳ මනා අවබෝධයක් ගත හැකි වේ. කම්ත් හඳුනාගත නොහැකි වූ අවදානම් තත්ත්වයන් මෙහිදී වඩා හොඳුන් අවබෝධ කරගෙන අවශ්‍ය නම් විශේෂය හෝ වෙනත් සේවාවන් සඳහා යොමු කිරීම සිදුකළ හැකිය.

තෙවන පියවර

රෝගියාගේ ගැටු සහ අවශ්‍යනා
ප්‍රමුඛතාකරණය කිරීම

මෙම පියවරේදී රෝගියාගේ ගැටුව හඳුනාගෙන ඔනු හෝ ඇය බලාපොරොත්තු වන විසඳුම් ඉලක්ක කරා යාමට ඔවුන් බලගැන්වීම සිදුවේ.

මේ සඳහා රෝගියාට අනිමත විසඳුම් ඉලක්ක කරා යාමට අවශ්‍ය ප්‍රධාන ගැටලුව හේතු ගැටලු හේතු සඳහා ප්‍රමුඛතාවය ලබා දියයුතු ආකාරය වර්ගීකරණය කළ යුතුය. මෙසේ විසඳුම් දීමට සහාය විය යුත්තේ ඔබට හැගෙන ආකාරයට නොවන අතර ප්‍රමුඛතාවය ලබාදීය යුතු ආකාරය පිළිබඳව තීරණය කළ යුත්තේ සේවාලාභියා විසින්මය. විමර්ශන් තම ගැටලු විසඳාගැනීමට තමා හට වැඩි වගකීමක් ඇත්තිබව රෝගියාට එෂ්තු යයි. විම ත්‍රියාදාමයට සහාය දැක්වීමක් පමණක් ඔබට සිදුකළ හැකිය. ඉතා පහසුවෙන් වෙනස් කළ හැකි ගැටලුව මුළුන්ම විසඳා ගැනීමට තෝරාගත යුතුවේ. මෙමර්ශන් රෝගියාට තමන් පිළිබඳ ඇති ආත්ම විශ්වාසය වැඩිවේ.

සිව්වන පියවර

**අවදානම් සාධක හඳුනාගැනීම සහ
අවදානම් මට්ටම තීරණය කිරීම**

රෝගියාගේ කතාව සහ හඳුනාගත් ගැටලු සැලකීල්ලට ගත් කළ, රෝගිය පසුවන අවදානම් මට්ටම තීරණය කිරීමට හැකිවේ. රෝගියාට ඇති අවදානම් සාධක ඇසුරින්, අවදානම් මට්ටම තීරණය කිරීම ඉතාම වැදුගත් වේ.

රෝගියාගේ අවදානම් මට්ටම හඳුනාගැනීමට පහත සඳහන් කරනු යටතේ මුළුක තක්සේරුවක් සිදුකළ යුතුය.

1. රෝග ලක්ෂණ සහ විම රෝග ලක්ෂණ මත්තු වාර ගණන
2. රෝග ලක්ෂණ හේ පැමිණිලි වල උග්‍ර බව
3. රෝග ලක්ෂණ හේ පැමිණිලි වල ස්වහාවය
4. රෝග තත්ත්වය හේතුවෙන් ඇති ඇති දුබලතා මට්ටම (විදිනෙදා වැඩකටයුතු වලට බලපාන ආකාරය සොයා බැඳීම මගින්, උදා : නින්ද, ආකාර ගැනීම, පොදුගලීක ස්වස්ථාවය සහ අන්තර් පුද්ගල සම්බන්ධතා)

මෙසේ රෝග ලක්ෂණ මගින් ඔහුගේ හේතු ඇයගේ මානසික මට්ටම තක්සේරු කර, රෝගියාට පිවිත අවදානමක් තිබේද යන්න අවධානයට යොමුකළ යුතුය.

පස්වන පියවර

ගක්තීන් සහ කුසලතාවයන් හඳුනාගැනීම

මෙම අවස්ථාවේදී රෝගියාගේ හේතු සේවාලාභියාගේ හැකියාවන් සහ ගක්තීන් ද දුර්වලතාවයන්ද හඳුනාගැනීම සිදුකළ යුතුය. (උදා : විවිධ ජයග්‍රහණ, ඉවසීමේ හැකියාව, කුමානුකුලව වැඩි කිරීමේ හැකියාව).

රෝගියා තම පවුලේ සාමාජිකයන්, මිතුරන්, අස්ථ්‍රීචින් හෝ වෙනත් සත්කාර සපයන්නන් සමඟ පවත්වන සම්බන්ධතාවයන් පිළිබඳ කරනු ලැබුණු දැනගැනීම, සහායක ක්‍රියාවලියට වැදගත් වනු ඇත.

රෝගියා මේ පෙර ජීවිතයේ ඇතිවූ ගැටලුකාර අවස්ථාවන්ට මුහුණුදීන් ආකාරය, එළු අවස්ථාවේදී යොදාගත් කුමවේදයන් පිළිබඳව රෝගියාගෙන් විමසිය යුතුය. එවා මැනවින් අධිකාරීය කළ යුතුය. මෙසේ විශ්ලේෂණය කිරීම තුළින් රෝගියාගේ වර්තමාන ගැටලු වලට අදාළ සුදුසුම විසඳුම් සපයා ගතහැකි මාර්ගය හඳුනාගැනීමට පහසු වේ. මෙම කරනු සාකච්ඡා කිරීම අතරතුරේදී ද, රෝගියාට තම ගැටලුවලට විසඳුම් මාර්ග පෙනීමට පටන් ගනු ඇත.

භාෂණ පියවර

බලගැනීම්

මැලගට විළැකි ඇත්තේ ප්‍රමුඛත්වයට අනුව තෝරාගත් වික් වික් ගැටලුවට විසඳුම් මාර්ග හෝ දිනාත්මකව මුහුණුදීමේ කුමවේදයන් හෝ විකිනෙක සාකච්ඡා කිරීමයි. මේ සඳහා රෝගියා තුළින්ම, ඔහුගේ හෝ ඇයගේ පෙර හඳුනාගත් ග්‍රෑතීන් හා ගැටලුවලට මුහුණුදෙන කුමවේදයන් ආණුයෙන් විසඳුම් සොයන විවිධ මාර්ග මතුකර ගත යුතුය. ඉන්පසු යම් විසඳුම් මාර්ගයක් තෝරාගෙන, විම මාර්ගය ඔස්සේ රෝගියා බලාපොරොත්තු වන ඉලක්කය කරා යන ආකාරය තීරණය කළ යුතුය. මෙහිදී;

- ප්‍රශ්නය විසඳුමට හෝ ප්‍රශ්නයේ තත්ත්වය වෙනස් කිරීමට හෝ අවශ්‍ය කුමවේදයන් හා පිළියම් සොයා බැඳීමට උනන්ද කිරීම
- වාසි, අවාසි සහ බාධා ගවේෂණය
- රෝගියාගේ ගැටලු දුරාගැනීමේ හැකියාවන් බලගැනීම් සහ හානිකර වර්යාවන් වෙනස්කිරීමට උපකාරී වීම
- ක්‍රියාකාරී සැලැස්මක් සහිතව කටයුතු කිරීමට පෙළුම්වීම

සිදුකළ හැකිය.

භත්වන පියවර

ලපදේශනය අවසන් කිරීම සහ පසුවිපරම

සැකිය අවසාන කිරීමට පෙර රෝගියාගේ ඉදිරි පියවර සැබුම් කිරීම සිදු කළ යුතුවේ. මෙම ඉලක්ක කෙරී කාලීන, මධ්‍ය කාලීන හෝ දිගු කාලීන ඉලක්ක විය නැකිය. විමෙන්ම, මෙම ඉලක්ක කරා රෝගියා ප්‍රාගා වූවාද නැද්ද යන වග නිර්ණය කිරීමට සුදුසු නිර්ණායක (Indicators) තීර්ණය කළ යුතු වේ.

ලපදේශනය මගින් බලාපොරොත්තු වූ වෙනසට කොතරම් දුරට රෝගියා ප්‍රාගා වී ඇත්දැයි ලපදේශනය අවසානයේ සොයා බැව්‍ය යුතුය. මෙය පසුවිපරම නම් වේ.

පසුවිපරම් මගින්, ලපදේශනයේ අරමුණු ඉෂ්ට වූවද, රෝගියා බලාපොරොත්තු වූ වෙනසට සාර්ථකව ප්‍රාගාවී ඇත්ද විසේත් නැත්තම් වෙනත් ක්‍රියාමාර්ගයකට යොමුවිය යුතුද නැද්ද යන වග සොයා බැවේ.

අවවන පියවර

රෝගියාගේ හැඟීම් සහ විශ්වාසයන් පිළිබඳව මනා අවබෝධයකින් පසුවීම

අවවන පියවර ලෙස සඳහන් කළද, මෙය ලපදේශන ක්‍රියාවලීයේ සංස්කීර්ණ අවස්ථාවකදීම ඉතා වැදගත්වන අංගයකි. සේවාදායකයා සංස්කීර්ණ රෝගියාගේ හැඟීම්, ආක්‍ර්‍ම්ප සහ විශ්වාසයන් පිළිබඳව මනා වැටහිමකින් සහ අවබෝධයකින් සිටිය යුතු අතර, කිසිවිටෙකත් තම පොද්ගලික ආක්‍ර්‍ම්ප හෝ හැඟීම් සේවාලානියාට / රෝගියාට ලපදේශනය ලබාදීමේදී නොකළ යුතුය.

නවවන පියවර

යොමු කිරීම

සේවාලානියාට / රෝගියාට සක්‍රියව සවන්දීම මගින් ඔහුට හෝ ඇයට වෙනත් ගාරීරක, මානසික හෝ සමාජයේ අවශ්‍යතාවයක් තිබේද නොතිබේ ද යන වග කෙරෙහි මනා අවබෝධයක් ලැබේ. විවැනි අවස්ථාවලදී රෝගියාගේ අවශ්‍යතාවය අනුව සුදුසු ස්ථාන කරා යොමු කිරීම අවශ්‍ය වේ.

9.5 උපදේශනයේ සීමාවන් හඳුනාගැනීම (Identifying Limitations of Counseling)

උපදේශනය බඩාදෙන විට අඟතැමි රෝගීන් වෙනත් විශේෂයෙහි සේවාවන් වෙත යොමු කළ යුතු අවස්ථා උදාවිය හැකිය. රෝගීයාට ප්‍රවිත අනතුරක් හෝ වෙනත් උපදේශනයෙන් ඔබ්බට යොමු කිරීමක් හෝ අවශ්‍ය බව වැටුනහෙත්, වහාම වාචිලුවේ, සායනයේ හෝ බාහිර රෝගී අංශයේ වෙදුනවරයා දැනුවත් කිරීමෙන් සේවාලාතියාට නිසි ප්‍රතිකාර සහ සේවාවන් බඩාගැනීමට සහාය විය යුතුය.

9.6 උපදේශනයෙන් ඔබ්බට රෝගීයා යොමු කිරීමට සිදුවිය හැකි අවස්ථා (Referring Beyond Counseling)

- මධ්‍යස්ථාන හෝ තීව්‍ය විශාලය
- උගු මානසික රෝග
- සිය දිවි නසා ගැනීමේ සිතිවිලි සහ සිය දිවි නසා ගැනීමට තැන් කිරීම
- නීතිමය විමර්ශන හෝ අනෙක්නස පුද්ගල සම්බන්ධතා සම්බන්ධ ගැටලු
- අධික අසහනයෙන් සහ නොසන්සුන්තාවයෙන් පසුවීම
- තවමත් විනිශ්චය නොකරන ලද හෝ වෙනත් ගාර්ඩක රෝගී තත්ත්වයකින්/ දුබලතාවයකින් පසුවීම



සිද්ධාච්‍යා අධ්‍යාපනය

1. පහස් පස් වියැනි සිරපාල කහටගස්දිගිලියේ දරුවන් හත් දෙනෙකුගේ පියෙක්. ඔහු ගොවිනැන් වැඩිහිටි නිරන්ව සාමාන්‍ය දිවි පෙවෙනක් ගත කරමින් සිටි අතර ඔහු පවසන පරිදි දකුණු කකුලේ කළව පුද්ගලයේ වරන් වර ඇති වූ වේදනාවකින් පිඩා වින්දා. දිගු කාලයක් පැවති බැවින් ඒ පිළිබඳව වැඩිදුර පරික්ෂණ සඳහා ඔහුව යොමු කෙරේණා. එහිදී වම පරික්ෂණ වලින් අනාවරණය වූයේ “සාරකෝමා” නමැති පිළිකා තත්ත්වය ඔහුගේ කකුලේ සිට දණහිස දක්වා පැතිර ඇති බවත්, එය සුව කිරීම සඳහා ඔහුගේ දකුණු කකුලම ඉවත්කළ යුතු බවත්ය.

නමුත් සිරපාල තරයේම කියා සිටියේ කකුල නැතිව ප්‍රවත් වනවාට වඩා පිළිකාවෙන් මිය යාම ඔහුගේ කැමැත්ත බවයි. දරුවන් සියලු දෙනාම පාදය ඉවත්කර පියාව රැකිබලාගැනීමට කැමැත්තෙන් සිටි නමුත් ඒ සඳහා පියාගේ කැමැත්ත ගැනීමට ඔවුන් අපොහොසත් වූණා.

මෙම උද්දෙන වී ඇති තත්ත්වයේදී ඔබගේ උපදේශන කුසලතා යොදා ගනිමින් සහාය වන්නේ කෙසේද?

2. හතුලිස් භය වියයෙනි වාරූපී බංක කළමණාකාරීයක් ලෙස කොළඹ පිළිගත් බංකවක සේවය කරමින් සිටියා. ඇය අතිශයින් රැමත් විවාහක දෙදුරු මවක්.

කළක සිට එක් පියුහුරක වරන් වර ඇති වූ සියුම් වේදනාව ඇය එතරම් සැලකිල්ලට නොගත්තේ ඇයගේ කාර්යබහුලත්වය නිසාමයි. එක් වරක ස්කිජන් පරික්ෂණයක් සිදුකළ නමුත්, එමගින් තිසිවක් අනාවරණය නොවූ බැවින් එම වේදනාව ඇය තවදුරටත් නොසළකා හරයා. නමුත් හඳුනියේම එම වේදනාව ඇයගේ එදිනෙදා වැඩ කටයුතු කරගත නොහැකි පරදි උග්‍ර අතට හැරුණා. එවර සිදුකරන ලද පරික්ෂණ වලින් සොයා ගනු ලැබුවේ ඇය පියුහුරු පිළිකාවකින් පිඩා විදින බවයි. වහාම පිළිකා පිළිබඳ වාට්ටුවට ඇතුළත් කෙරුණු ඇය පියුහුරු ඉවත් කිරීමේ සැන්කමකටත් ඒ සමගම පිළිකා නාංක ඔඟධ ලබාදීම සඳහාත් සුදානම් කෙරුණා. නමුත් තම රැපය ගැන ඉතා ඉහළ සැලකිල්ලක් දැක් වූ වාරූපී පිළිකා නාංක ඔඟධ ගැනීමෙන් ඇතිවන හිසකේස් ගැලවී යාම වැනි අනුරු ආබාධ වලට මූහුණ දීමට සිදුවේ යැයි ඇති වූ බිඟ නිසා එම ඔඟධ ලබා ගැනීමේ ප්‍රතිකාරය ප්‍රතික්ෂේප කළා. වාට්ටුවේ වෙදුනවරු කොතරම් පැහැදිලි කළත් ඇය එම නිරණය වෙනස් කිරීමට අකෘමයි වූවා.

මෙම උද්ගත වී ඇති තන්ත්වයේදී ඔබගේ උපදේශන කුසලතා යොදා ගනීමින් සහාය වන්නේ කෙසේද?

ଓରୋଗ (References)

- American Cancer Society, 2020. How Cancer and Cancer Treatment Can Affect Sexuality. [Online] Available at: <https://www.cancer.org/treatment/treatments-and-side-effects/physical-side-effects/fertilityand-sexual-side-effects/how-cancer-affects-sexuality.html> [Accessed August 2022].
- American Society of Clinical Oncology (2019), How A Child Understands Cancer. Retrieved from: <https://www.cancer.net/coping-with-cancer/talking-with-family-and-friends/how-child-understands-cancer> [Accessed August 2022].
- American Society of Clinical Oncology (2022). Self Image and Cancer. Retrieved from; <https://www.cancer.net/coping-with-cancer/managing-emotions/self-imageandcancer#:~:text=Self%2Dimage%20is%20how%20a,changes%20to%20their%20self%2Dimage>. [Access on 12.10.2021].
- Baile WF, Buckman R, Lenzi R, Glober G, Beale EA, Kudelka AP. SPIKES—a six-step protocol for delivering bad news: application to the patient with cancer. The oncologist. 2000 Aug 1;5(4):302-11. <https://training.caresearch.com.au/files/file/EoLSS/SPIKES.pdf> [Accessed July 2022].
- CANCERcare, 2021. Talking to Children When a Loved One Has Cancer. [Online] Available at: https://www.cancercare.org/publications/22talking_to_children_when_a_loved_one_has_cancer [Accessed August 2022].
- Cancer.Net, 2022. What is Cancer Survivorship?. [Online] Available at: <https://www.cancer.net/survivorship/what-survivorship> [Accessed 12 May 2022].
- Fliesler, N., 2019. Most parents of children with advanced cancer don't recognize their low chance of cure. [Online] Available at: <https://answers.childrenshospital.org/cancer-communication/> [Accessed July 2022].
- Home Instead, 2022. Senior Home Care resources. [Online] Available at: <https://www.caregiverstress.com/geriatric-professional-resources/professionaldevelopment/assessing-family-caregivers/> [Accessed June 2022].
- Kadakia KC, Moynihan TJ, Smith TJ, et al. Palliative communications: addressing chemotherapy in patients with advanced cancer. Ann Oncol. 2012;23(Suppl 3):29-32.

- Lees-Oakes, R. (2019) Counselling Theory In Practice: A Student Guide, Warrington: Counselling Tutor. Retrieved from: <https://counsellingtutor.com/basic-counselling-skills/> [Accessed July 2022].
- National Cancer Institute, 2022. Cancer Survivorship. [Online] Available at: <https://www.cancer.gov/about-cancer/coping/survivorship> [Accessed June 2022].
- Peppercorn JM, Smith TJ, Helft PR, et al. American Society of Clinical Oncology statement: toward individualized care for patients with advanced cancer. *J Clin Oncol.* 2011;29:755-60.
- Taylor, A., Ritchie, A. & White, C., 2019. Psychiatric conditions in palliative medicine. [Online] Available at: [https://www.medicinejournal.co.uk/article/S1357-3039\(19\)30258-0/fulltext](https://www.medicinejournal.co.uk/article/S1357-3039(19)30258-0/fulltext) [Accessed 02 2022].
- Weeks JC, Catalano PJ, Cronin A, et al. Patients' expectations about effects of chemotherapy for advanced cancer. *N Engl J Med.* 2012;367:1616-25.
- Zhang B, Wright AA, Huskamp HA, et al. Health care costs in the last week of life: associations with end-of-life conversations. *Arch Intern Med.* 2009;169:480-

සටහන්

සටහන්

සටහන්

ජාතික පිළිකා මර්දන වැඩසටහන
සොඛ ආමාත්‍යාංශය
නො: 555/5, අල්වීටිගල මාවත
නාරාහේන්පිට
කොළඹ 05

දුරකථන අංක 011-2368627

විද්‍යුත් තැපෑල nccpsl@yahoo.com

